

සංස්ථාපිත හා පුද්ගලික බඳුකරණය

විෂය අංකය : 304

**2021/2022 තක්සේරු වර්ෂය සඳහා
යාවත්කාලීන කිරීම්**

වැදගත්:

මෙම නිර්දේශය යටතේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග සඳහා පරීක්ෂා කිරීමට නියමිත තක්සේරු වර්ෂ පහත පරිදි වේ.

විභාගය		තක්සේරු වර්ෂය (Y/A)
2021 - ජූලි විභාගය	-	2021/2022
2023 - ජනවාරි	-	2021/2022

ප්‍රකාශනය:

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

- 8 පිටුව -

1.4.1 ආදායම් බද්ද - පවතින ඡේදය වෙනුවට පහත ඡේදය අදාළ කරගත යුතුය.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත, පසුව වූ සංශෝධනයන් සහ පනත යටතේ නිකුත් කරන ලද ගැසට් නිවේදන මඟින් ආදායම් බද්ද පාලනය වේ. මෙම පනත 2018 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

- 12 පිටුව -

උදාහරණය තුළ දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ද 2021 සඳහා 20222

- 24 පිටුව -

2.1.6 උදාහරණ 1 - වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

ගමගේ මහතා ABC සමාගමේ සේවයේ නියුක්තව සිටී. 2021 දෙසැම්බර් මස දී රුපියල් 500,000ක ප්‍රසාද දීමනාවක් 2020/21 තක්සේරු වර්ෂය සඳහා උපයනු ලැබූ ලාභයෙන් සමාගම විසින් ගෙවනු ලැබීය. 2021/22 තක්සේරු වර්ෂය සඳහා මෙම ප්‍රසාද දීමනාව මත ගමගේ මහතා බදු වලට යටත් විය යුතුය.

- 32 පිටුව -

2.2.5.1 සාමාන්‍ය අඩු කිරීම් (10 වැනි වගන්තිය) - මෙම කොටස යටතේ ඇති පහත ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

- සංග්‍රහ කටයුතු සඳහා වෙන් කරන ලද හෝ දරන ලද වියදම්
- 2021.04.01 දින සිට 'සංග්‍රහ' යන්නෙන් යම් තැනැත්තකුට මත්පැන්, දුම්කොළ, නවාතැන් පහසුකම්, විනෝදාත්මක ක්‍රියාකාරකම්, විනෝද ක්‍රීඩා හෝ ඕනෑම ආකාරයක සත්කාර ලබාදීම අදහස් වේ. (195 වගන්තිය)

- 33 පිටුව -

2.2.5.4 විශේෂ අඩු කිරීම් (12-19 වගන්ති)

- 3 වන කරුණ පහත පරිදි සංශෝධනය විය යුතුය.
 - වැඩිදියුණු කිරීම් - (14 වගන්තිය)
- 5 වන කරුණ ලෙස පහත කොටස ඇතුළත් විය යුතුය.
 - අලෙවිකරණ සහ සන්නිවේදන වියදම් (15අ වගන්තිය)

- 33 පිටුව -

උදාහරණය තුළ දක්වා ඇති වර්ෂයන් සංශෝධනය විය යුතුය.

2020/2021 තක්සේරු වර්ෂය තුළ දී ඔහු රු.300,000 ක් ණය සඳහා පොලී ගෙවා ඇත. 2021/22 තක්සේරු වර්ෂය තුළ ඔහු කාර්යාල ගොඩනැගිල්ල විකුණා ඇති අතර ණය සඳහා පොලිය රු. 250,000 ක් ගෙවා ඇත.

2020/21 තක්සේරු වර්ෂය තුළ, නිමල් මහතා නව කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ණය මුදලින් 50%ක මුදලක් යොදාගත් අතර එම වත්කම වසර තුළ ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කරන ලද බැවින් 12 (අ) වගන්තිය යටතේ ඔහුට රු. 150,000ක් (ණයවලින් 50%ක්) පොලී ලෙස අඩු කිරීමට හිමිකමක් ඇත. විශේෂ, සේවක වැටුප් ගෙවීමට භාවිත කළ මුදල් මත ගෙවනු ලබන පොලිය 12 (අ) වගන්තිය අනුව ව්‍යාපාර ආදායම උත්පාදනය කිරීම සඳහා දරන ලද බැවින් නිමල් මහතාට රු. 75,000ක මුදලක් අඩු කිරීමට හිමිකම ඇත. ඔහුගේ පෞද්ගලික අරමුණු සඳහා භාවිත කරන ලද මුදල් වෙනුවෙන් ගෙවන ලද රු. 75,000ක පොලිය අඩු කළ නොහැකිය.

- 34 පිටුව -

2.2.5.4.2 මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල (18 වගන්තිය) (තනි ප්‍රාග්ධනිකකරණ රීතිය) යටතේ ඇති

අනෙකුත් අස්තිත්ත්වයක් සම්බන්ධයෙන් කොටසට පසුව පහත වාක්‍යය එක් කර ඇත.

මෙම රීතිය 2021.04.01 වන දින සිට සංශෝධනය කර තිබේ.

- 34 පිටුව -

2.2.5.4.2 මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල (18 වගන්තිය) (තනි ප්‍රාග්ධනිකකරණ රීතිය) යටතේ අවසානයට ඇති

සූත්‍රයට පසුව ඇති ඡේදය පහත පරිදි සංශෝධනය කර ඇති අතර නව ඡේදයක් එකතු කර ඇත.

මෙහිදී "සංචිත" යන්නට යම් වත්කමක් ප්‍රත්‍යාගණනය කිරීමෙන් පැන නගින සංචිත ඇතුළත් නොවේ. අදාළ තක්සේරු වර්ෂය තුළ දී අඩු කිරීමකට හිමිකම් නොලැබූ මූල්‍ය පිරිවැය ඉදිරියට ගෙන ගොස් ඊට පසුව ඵලඹෙන තක්සේරු වර්ෂය තුළ ඇතුළත දරනු ලැබූ පිරිවැයක් ලෙස සලකා අඩු කිරීමට ඉඩ දෙනු ලැබේ. නමුත් එසේ අඩුකළ හැක්කේ ඉහත සීමාවට යටත්වය.

2021 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය තුළ දී දරන ලද (පෙර වර්ෂවල දී අඩු කරනු ලැබීමට ඉඩ නොදුන් ප්‍රමාණ හැර) මූල්‍ය පිරිවැය 18 වන වගන්තියේ සඳහන් සීමාව නොසලකා අඩු කරනු ලැබිය යුතු ය. එම තක්සේරු වර්ෂය, ඉදිරියට ගෙන ආ මූල්‍ය පිරිවැය සඳහා සය අවුරුදු කාලසීමාවේ කාර්යය සඳහා සැලකිල්ලට ගනු නොලබයි.

- 34 පිටුව -

2.2.5.4.2 මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල (18 වගන්තිය) (තනි ප්‍රාග්ධනිකකරණ රීතිය) යටතේ ඇති උදාහරණය

පහත පරිදි සංශෝධනය විය යුතුය.

බී සමාගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන අතර 2021/2022 තක්සේරු වර්ෂය තුළ පොලී වියදම ලෙස රු. 2,500,000 ක් දරා ඇත. 31.03.2022 දිනට සමාගමෙහි ශේෂ පත්‍රය පහත සඳහන් පරිදි අනාවරණය කර ඇත.

ප්‍රකාශිත ප්‍රාග්ධනය	5,000,000
සංචිත	2,000,000
දිගුකාලීන ණය	30,000,000

මූල්‍ය සාධන පත්‍රවලට ආරෝපණය කළ හැකි මූල්‍ය පිරිවැය ප්‍රමාණය = (රු. 2,500,000/රු. 30,000,000) X [(රු. 5,000,000 + රු. 2,000,000) X 4] = රු. 2,333,333

ඒ අනුව 2021/2022 තක්සේරු වර්ෂය තුළ අඩුකළ හැකි මූල්‍ය පිරිවැය ප්‍රමාණය = රු. 2,500,000.

- 35 පිටුව -

2.2.5.4.4 පර්යේෂණ හා සංවර්ධන වියදම් - (15 වගන්තිය)

උදාහරණය තුළ දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 39 පිටුව -

පහත මාතෘකාව සහ පළමු ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය

2.2.5.4.7 වැඩිදියුණු කිරීම - (14 වන වගන්තිය)

ක්ෂය කළ හැකි වත්කමක් වැඩිදියුණු කිරීමේ වියදම්, ඒවා ප්‍රාග්ධන ස්වභාවයේ වුව ද, විය නොසලකා අඩු කළ හැකිය.

- 40 පිටුව -

2.2.5.4.4 පර්යේෂණ හා සංවර්ධන වියදම් - (15 වගන්තිය) යටතේ ඇති උදාහරණයෙහි වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද	2021 සඳහා 2022 ලෙසද	2019 සඳහා 2020 ලෙසද
2018 සඳහා 2029 ලෙසද	2022 සඳහා 2023 ලෙසද	2023 සඳහා 2024 ලෙසද

- 41 පිටුව -

2.2.5.4.10 අලෙවිකරණ සහ සන්නිවේදන වියදම් කොටස යටතේ අවසානයට පහත කොටස එක් කර ඇත.

2) පහත සීමාවන්ට යටත්ව යම් තැනැත්තෙකුට යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ගණනය කිරීමේ දී, 15% වගන්තිය යටතේ අඩු කරන ලද අලෙවිකරණ සහ සන්නිවේදන වියදම්වල මුළු වටිනාකමෙන් 100% කට සමාන අතිරේක අඩුකිරීමකට ඒ තැනැත්තා 2021 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂ තුළ තුළ හිමිකම් ලබයි.

- ඒ ගෙවීම, බදු ගෙවන්නාගේ ආශ්‍රිත තැනැත්තකු හෝ වෙනත් තැනැත්තකුට කරනු ලැබිය යුතු ය
- අන්‍යන්තර අලෙවිකරණ වියදම්, අලෙවිකරණ කාර්ය මණ්ඩලයේ වැටුප්, අන්‍යන්තර අලෙවිකරණ දෙපාර්තමේන්තුවක් පවත්වා ගෙන යාමේ වියදම්, සංස්ථාපිත සමාජයීය වගකීම පිළිබඳ කටයුතුවල දී දරන ලද වියදම් සහ විදේශ ගමන් වියදම් අතිරේක අඩු කිරීම හා සම්බන්ධ කාර්යය සඳහා සලකා බලනු නොලැබිය යුතු ය
- ඒ වියදම, ගණනය කිරීමේ පදනම කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලබන පරිදි විය යුතු, 65% ක දේශීය අගය එකතු කිරීමක් සහිත භාණ්ඩවලට සහ සේවාවලට ආරෝපණය කළ හැකි වියයුතු ය
- මුළු අතිරේක අඩු කිරීම යම් තක්සේරු වර්ෂයක් සඳහා රු. 500,000,000 ක් නොඉක්මවිය යුතු ය
- කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම කාර්යය සඳහා, වාර්තා, මූලාශ්‍ර ලියවිලි සහ ආශ්‍රිත ලියවිලි පවත්වා ගෙන යාම පිළිබඳ අවශ්‍යතා නිශ්චිතව දක්වනු ලැබිය යුතු ය.

(මේ සඳහා 2021.12.14 දිනැති අංක 2258/18 දරණ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.)

- 44 පිටුව -

ආදායම් බදු පනතේ යෝජිත සංශෝධන අනුව, පහත ලාභාංශ 2020.01.01 දින සිට බදු නිදහස් වේ ලෙස දක්වා ඇති මාතෘකාව පහත පරිදි සංශෝධනය විය යුතුයි.

2021 අංක 10 දරණ ආදායම් බදු (සංශෝධන) පනත අනුව, පහත ලාභාංශ 2020.01.01 දින සිට බදු නිදහස් වේ.

- 45 පිටුව -

යෝජිත සංශෝධන අනුව, පහත පොලී ආදායම් නිදහස් වේ. ලෙස දක්වා ඇති මාතෘකාව පහත පරිදි සංශෝධනය විය යුතුයි.

දේශීය ආදායම් (සංශෝධන) පනත අනුව, පහත පොලී ආදායම් නිදහස් වේ.

- 45 පිටුව -

ඉහත ඒවාට අමතරව, 2021 ජාතික අයවැය මගින් පහත සඳහන් නිදහස් කිරීම් ලබාදෙන ලදී. යන වාක්‍යය ඉවත් කර ඇත.

03 වන පරිච්ඡේදය වාසික පුද්ගලයන් සහ සමාගම් සඳහා බදුකරණය

- 55 පිටුව -

සුදුසුකම් ලබන ගෙවීම් පහත දැක්වේ. (5 වන උපලේඛනය) ලෙස දක්වා ඇති අනු මාතෘකාව පහත පරිදි සංශෝධනය විය යුතුයි.

සුදුසුකම් ලබන ගෙවීම් (5 වන උපලේඛනය)

- 56 පිටුව -

- c) කොටස පහත පරිදි සංශෝධනය විය යුතුයි.
- c) 2019.04.01 සිට රාජ්‍ය සංස්ථාවක් විසින් එකී සංස්ථාපනය කර ඇති හිතිය මගින් හෝ හිතිය නියම කර ඇති පරිදි ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතු ඕනෑම මුදල් ප්‍රමාණයක් සුදුසුකම ලබන ගෙවීමකි.

- 56 පිටුව -

e) කොටස අවසානයට පහත කොටස එක් කර ඇත.

එසේ වුව ද, වසරක් තුළ මුළු තක්සේරු කළ හැකි ආදායම ඉහත අවසරලත් අඩු කිරීම ඉක්මවා නොතිබීම හේතුවෙන්, වසර තුනක කාල සීමාව තුළ අඩු කරනු නොලැබූ යම් මුදලක්, වසර තුනක කාලසීමාවෙන් පසුව ඉක්බිතිවම වූ තක්සේරු වර්ෂයේදී සහ ඉන්පසු වර්ෂයේ දී යනාදී ලෙස අඩු කරනු ලැබිය යුතු ය.

- 57 පිටුව -

3.2.2 සුදුසුකම් ලබන ගෙවීම් සඳහා අදාළ වන සීමාවන් කොටසෙහි

පුද්ගලික සහන - කොටසෙහි පහත කොටස සංශෝධනය කර ඇති අතර a. කොටසෙහි සටහන ඉවත් කර ඇත.

- a. 2020.01.01 දින හෝ ඉන් පසු ආරම්භවන එක් එක් තක්සේරු වර්ෂය සඳහා භාරකරුවකු, භාර ගැනුම්කරුවකු, පොල්මිකරුවකු හෝ අවරකරුවකු නොවන තනි පුද්ගලයකු හට එක් තක්සේරු වර්ෂයකට රු. 3,000,000/-

- 57 පිටුව -

මානාකාරී පහත පරිදි සංශෝධනය කර ඇති අතර ඒ යටතේ දක්වා ඇති සටහන ඉවත් කර ඇත.

- b. සේවා නියුක්ති ආදායම් මත සහන (2019.12.31 දක්වා වලංගු වේ)

- 57 පිටුව -

මානාකාරී පහත පරිදි සංශෝධනය කර ඇත.

- d. පොලී ආදායම් සඳහා සහනය (2019.12.31 දක්වා වලංගු වේ)

- 57 පිටුව -

මානාකාරී පහත පරිදි සංශෝධනය කර ඇති අතර ඒ යටතේ දක්වා ඇති සටහන ඉවත් කර ඇත.

- e. විදේශ සේවා සැපයීම් මත සහනය (2019.12.31 දක්වා වලංගු වේ)

- 58 පිටුව -

(a) ලෙස සඳහන් කොටස (f) ලෙස සංශෝධනය වී ඇති අතර අඩංගු කරුණු පහත පරිදි සංශෝධනය කර ඇත.

- f. 2020.01.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාසික පුද්ගලයකුගේ ආදායම් බද්ද ගණනය කිරීමේදී තක්සේරු වර්ෂය තුළදී දරන ලද පහත සඳහන් වියදම්වල එකතුව රු. 1,200,000 දක්වා අඩු කරගත හැක.
 - වෛද්‍ය රක්ෂණ සඳහා දායක ඇතුළුව සෞඛ්‍ය වියදම්
 - යම් පුද්ගලයකු හෝ ඔහුගේ දරුවන් වෙනුවෙන් දේශීයව දරන ලද වෘත්තීය අධ්‍යාපන හෝ වෙනත් අධ්‍යාපන වියදම්
 - නිවාස ණය සඳහා පොලී ගෙවීම්
 - අනුමත දේශීය විශ්‍රාම ක්‍රමයකට සේවකයකු ගෙවන ලද දායක මුදල්
 - කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොටස් හෝ වෙනත් යම් මූල්‍ය සාධන පත්‍ර මිල දී ගැනීම සඳහා හෝ භාණ්ඩාගාර බැඳුම්කර හෝ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සඳහා දරන ලද වියදම්
 - ස්වකීය පරිශ්‍රයෙහි සවි කිරීම පිණිස සූර්ය පැනල අත්කර ගෙන විය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන ලද වාසික පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, ඒ සූර්ය පැනල සඳහා වූ සම්පූර්ණ වියදම තෙක් හෝ ඒ සූර්ය පැනල අත්කර ගැනීමට ලබා ගත් යම් ණය මුදලක් සම්බන්ධයෙන් බැරකුවකට ගෙවන ලද මුදල් ප්‍රමාණය තෙක්, එක් එක් තක්සේරු වර්ෂය සඳහා රු. 600,000

- 58 පිටුව -

ප්‍රශ්නය 1 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 58 පිටුව -

ප්‍රශ්නය 2 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 59 පිටුව -

ප්‍රශ්නය 3 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 60 පිටුව -

ප්‍රශ්නය 5 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 60 පිටුව -

3.3.1.1 වාසික සහ නිර්වාසික පුද්ගලයන් සඳහා වූ බදු අනුප්‍රමාණ

වගුවට පසුව සඳහන් කර තිබූ වාක්‍යය පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020.01.01 වන දින සිට තනි පුද්ගලයන්ට පහත අනුපාත අදාළ වේ.

- 61 පිටුව -

3.3.2.3 අඩු බදු අනුප්‍රමාණය - 14% - යටතේ ඇති ඡේදය පහත පරිදි සංශෝධනය කර ඇත.

යම් පුද්ගලයකුගේ පහත දැක්වෙන ලැබීම් සහ ලාභ මත 2021 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වන පරිදි 14%ක උපරිම අනුප්‍රමාණය අනුව බදු අය කරනු ලැබිය යුතු ය.

- (අ) මැණික් සහ ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිෂ්ඨාව
- (ආ) යම් පුද්ගලයකු විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිත කරමින් නිපදවන ලද විදුලිය ජාතික විදුලිබල පද්ධතියට සැපයීම මත ලැබුණු මුදල් ප්‍රමාණ

- 61 පිටුව -

3.3.4 සමාගම් සඳහා අදාළ වන බදු අනුප්‍රමාණ - පහත පරිදි සංශෝධනය කර ඇත.

(1) සමාගමක පහත සඳහන් ක්‍රියාකාරකම්වලින් ලබන ලැබීම් සහ ලාභ කොටස මත පහත සඳහන් අඩු අනුප්‍රමාණවලට අනුව බදු අය කරයි

- (අ) 2020 ජනවාරි මස 1 වන දින සිට, ඔට්ටු ඇල්ලීම සහ සුදු ක්‍රීඩා පැවැත්වීමෙන් හෝ මත්පැන් විකිණීමෙන් ලැබුණු ලැබීම් සහ ලාභ හැර (මත්පැන් සම්බන්ධයෙන් වන විට, හුදෙක් වෙනත් ව්‍යාපාරයකට ආනුෂංගික වන ව්‍යාපාරයකින් ලැබුණු ඒ ලැබීම් සහ ලාභ හැර) සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ව්‍යාපාරයෙන් ලද ලැබීම් සහ ලාභ - 14%
- (ආ) 2020 ජනවාරි මස 1 වන දින සිට, භාණ්ඩ අපනයනය කිරීම ද ඇතුළුව, භාණ්ඩ හෝ වෙළඳ භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ඒ විකිණීම හෝ අපනයනය කිරීම සඳහා වන ගෙවීම් විදේශීය ව්‍යවහාර මුදලින් ලැබෙන අවස්ථාවක සහ බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරනු ලබන අවස්ථාවක දී, ඒ ව්‍යාපාරයේ ලැබීම් සහ ලාභ - 14%;
- (ඇ) 2020 ජනවාරි මස 1 වන දින සිට, නිශ්චිත ව්‍යවසායක ලැබීම් සහ ලාභ - 14%;
- (ඈ) 2020 ජනවාරි මස 1 වන දින සිට, අධ්‍යාපන සේවා සැපයීමෙන් ලබන ලැබීම් සහ ලාභ - 14%;
- (ඉ) 2020 ජනවාරි මස 1 වන දින සිට, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ව්‍යවසායක ලැබීම් සහ ලාභ - 14%;
- (ඊ) 2020 ජනවාරි මස 1 වන දින සිට, ඉදිකිරීමේ සේවා සැපයීමෙන් ලබන ලැබීම් සහ ලාභ - 14%;
- (උ) 2020 ජනවාරි මස 1 වන දින සිට, කෘෂි පිරිසැකසුම්වලින් ලබන ලැබීම් සහ ලාභ - 14%;
- (ඌ) 2020 ජනවාරි මස 1 වන දින සිට, සෞඛ්‍ය රැකවරණ සේවා සැපයීමෙන් ලබන ලැබීම් සහ ලාභ - 14%;
- (ඍ) 2020 ජනවාරි මස 1 වන දින සිට, වාසික සමාගමකින් ලද ලාභාංශවලින් වූ ලැබීම් සහ ලාභ - 14%;

- (ඒ) 2020 ජනවාරි මස 1 වන දින සිට, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි යම් අපනයන සමාගමක් විසින්, සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ සහ ඒ හා සමාන නිෂ්පාදන, සෞඛ්‍ය අමාත්‍යාංශයට, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට, ශ්‍රී ලංකා නාවික හමුදාවට, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, ශ්‍රී ලංකා පොලීසියට සහ කෝවිඩ් මධ්‍යස්ථානයට සැපයීම වෙනුවෙන් ලැබුණු ප්‍රතිෂ්ඨාවෙන් උපයන ලද ලැබීම් සහ ලාභ - 14%
 - (ඔ) 2022 අප්‍රේල් මස 1 වන දින සිට කොළඹ කොටස් හුවමාරුවේ, 2021 ජනවාරි මස 1 වන දින හෝ ඒ දිනට පසුව, එහෙත් 2021 දෙසැම්බර් මස 31 වන දිනට පෙරාතුව ස්වකීය කොටස් ලැයිස්තුගත කරන යම් සමාගමක ලැබීම් සහ ලාභ (පහත යටතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ විධිවිධාන සලසා ඇති පරිදි ඉහළ ආදායම් බදු අනුප්‍රමාණයක් අදාළ වුව ද) 2022 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂ තුනක් සඳහා - 14%
 - (ඕ) 2021 අප්‍රේල් මස 1 වන දින සිට, මැණික් හෝ ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිෂ්ඨාවෙන් වූ ලැබීම් සහ ලාභ - 14%
 - (ඕඕ) 2021 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වන පරිදි, සමාගමක් විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිත කරමින් නිපදවන ලද විදුලිය ජාතික විදුලිබල පද්ධතියට සැපයීමෙන් ලබන ලැබීම් සහ ලාභ - 14%
 - (ක) 2020 ජනවාරි මස 1 වන දින සිට, ඉහත (අ), (ආ), (ඇ), (ඒ) හෝ (ඔ) අයිතමයට යටත්ව, නිෂ්පාදනය කිරීමට ලක්වූ ලබන ලැබීම් සහ ලාභ - 18%;
- (2) සමාගමක පහත සඳහන් ක්‍රියාකාරකම්වලින් ලබන ලැබීම් සහ ලාභ කොටස මත පහත සඳහන් වැඩි අනුප්‍රමාණවලට අනුව බදු අය කරයි
- (ග) 2020 ජනවාරි මස 1 වන දින සිට, ඔට්ටු ඇල්ලීම් සහ සුදු ක්‍රීඩා පැවැත්වීමෙන් ලබන ලැබීම් සහ ලාභ - 40%;
 - (ච) 2020 ජනවාරි මස 1 වන දින සිට, යම් මත්පැන් හෝ දුම්කොළ නිෂ්පාදනයක් නිෂ්පාදනය කොට විකිණීමෙන් හෝ ආනයනය කොට විකිණීමෙන් ලබන ලැබීම් සහ ලාභ - 40%
- (3) (a) ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලබන ලැබීම් 10% බැගින් බද්දට යටත් වේ.
- (4) **අනෙකුත් සියලු ලාභ සහ ආදායම් මත සම්මත අනුපාතය - 24%**
 ඒ අනුව, 'මූලිකවම' (Predominant) ඊතිය ඉදිරියේදී අදාළ නොවන අතර බදු අයකළ හැකි ආදායමේ ඇතුළත් ලාභවල ස්වභාවය අනුව අනුපාත අදාළ කළ යුතු වේ.

- 64 පිටුව -

අනුමානාකාරී පහත පරිදි සංශෝධනය විය යුතුය.

2021 අංක 10 දරණ දේශීය ආදායම් (සංශෝධිත) පනත අනුව, 2021.04.01 වන දින සිට, පහත ඒවා ඇතුළත් වේ.

- 65 පිටුව -

පහත අනුඅංකය සහිත කොටස ඉවත් කර ඇත.

(vii) 'මූලිකවම' යන්නෙන් දළ ආදායම මත පදනම්ව ගණනය කරනු ලබන 80%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අදහස් වේ.

පහත සටහන එක් කර ඇත.

සටහන : කෙසේ වෙතත් "අධ්‍යාපනය" යන්න පහතේ නිර්වචනය කර හැත.

- 65 පිටුව -

3.5 බදු ගණනය කිරීම සඳහා ආකෘතියක් - නක්සේරු වර්ෂය පහත පරිදි සංශෝධනය කර ඇත.

2021/22 තක්සේරු වර්ෂය

- 66 පිටුව -

3.5 බදු ගණනය කිරීම සඳහා ආකෘතියක් - ආකෘතියෙහි "තක්සේරු කළ හැකි ආදායම" යන කොටසෙහි පහත සංශෝධනයන් සිදු කර ඇත.

2021/22 තක්සේරු වර්ෂය

තක්සේරු කළ හැකි ආදායම			XXXX
අඩු කළා:			
සුදුසුකම් ලබන ගෙවීම්		(XXXX)	
සහන		(XXXX)	
තනි පුද්ගලයන් සඳහා පුද්ගලික සහනය රු. 3,000,000/- (වාසික සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා)		(XXXX)	
වියදම් සඳහා සහනය උපරිම රු. 1,200,000 දක්වා		(XXXX)	
		(XXXX)	
කුලී ආදායමෙන් 25%ක සහනය (තනි පුද්ගලයන් සඳහා පමණි)		(XXXX)	

- 66 - 71 පිටුව -

3.6.1 නිදහස් ආදායම් (තුන්වන උපලේඛනය) - පහත පරිදි සංශෝධනය කර ඇත.

- (h) I ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් බලපත්‍රලාභී යම් කොටස් වෙළෙඳපොළක් මගින් පළ කරන ලද හිල ලැයිස්තුවක උපුටා ඇති කොටස්වලින් සමන්විත වූ වත්කමක් උපලබ්ධි වීමෙන් හිමිවන ලැබීමක්;
- II 2021 අංක 10 දේශීය ආදායම් (සංශෝධිත) පනත අනුව, 2021.04.01 වන දින සිට, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර දී ඇති කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඉඩකඩම් දේපළ පිළිබඳ ආයෝජන භාරයකට විකුණන ලද, හුවමාරු කරන ලද හෝ මාරු කරන ලද ඉඩම් හෝ ගොඩනැගිලි උපලබ්ධි කිරීමෙන් 2021 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව යම් තැනැත්තකුට ලැබුණු ලැබීමක්
- (i) (i) පුණ්‍ය ආයතනයකට ලැබෙන පොලිය සම්පූර්ණයෙන්ම එම පුණ්‍ය ආයතනය මගින් නඩත්තු කරනු ලබන නිවාසයක සිටින ළමයින්ට, වැඩිහිටියන්ට හෝ ආබාධිතයින්ට රැකවරණය සැලසීමේ අරමුණින් යොමුකරන බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත්වන අයුරින් සනාථ වන අවස්ථාවක දී, එම පුණ්‍ය ආයතනය විසින් උපයනු ලබන පොලිය
- (ii) 2018 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම තැනැත්තෙකුට හෝ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කර ඇති යම් ණයක් මත ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තෙකු විසින් උපයන පොලිය
- (iii) 2020.01.01 දිනට පසුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ඇතිව වාණිජ බැංකුවක හෝ විශේෂිත බැංකුවක විවෘත කර ඇති විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් මත උපයන පොලී ආදායම
- (iv) විශේෂ තැන්පතු ගිණුමකින් උපයන පොලිය
- (v) 2021 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව යම් සුබසාධක සමිතියකට උපවිත වන හෝ ඒ සමිතිය විසින් උපයනු ලබන පොලිය
- (vi) යම් බහුජාතික සමාගමක් විසින්, යම් දේශීය බැංකුවක, විදේශීය ව්‍යවහාර මුදලින් යම් තැන්පතුවක් විවෘත කර පවත්වාගෙන යාමේ දී, ඒ තැන්පතුව යම් තක්සේරු වර්ෂයක එහි ආනයන වියදම් ආවරණය කිරීමට පවත්වාගෙන යන්නේ නම්, 2021 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසුව ඒ තැන්පතුවෙන් ඒ බහුජාතික සමාගමට උපවිත වූ හෝ ඒ සමාගම විසින් උපයනු ලබන පොලිය
- (j) යම් තැනැත්තකු විසින් කරන ලද නව නිර්මාණයක් හෝ යම් පර්යේෂණයක් ඇගයීමක් වශයෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින් හෝ රජය විසින් පිරිනමන ලද ප්‍රදානයක් වශයෙන් ලැබුණු ත්‍යාගයක්;
- (k) (i) ජනාධිපති අරමුදලින් හෝ ජාතික ආරක්ෂක අරමුදලින් තැනැත්තකුට ලැබුණු යම් මුදලක්;
- (ii) 2018 අප්‍රේල් 01 දින හෝ ඉන්පසු පාර්ලිමේන්තුව විසින් ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජය විසින් සලසා දුන් යම් ණයක් මගින් වෙන් කරන ලද අරමුදලකින් යම් රාජ්‍ය සංස්ථාවක් වෙත ලැබෙන ඕනෑම මුදලක්
- (l) ශ්‍රී ලංකා රජය විසින් හෝ රජය වෙනුවෙන් නිකුත් කළ,
 - (i) දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදල්වලින් වටිනාකම නියම කර ඇති ස්වෛරී බැඳුම්කර මත නිර්වාසික තැනැත්තෙකුට උපවිත වන පොලී හෝ වට්ටම් හෝ උපලබ්ධි වීමෙන් ලැබෙන ඕනෑම ලැබීමක්
 - (ii) ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇතුළු විදේශ ව්‍යවහාර මුදල්වලින් වටිනාකම නියම කර ඇති ඕනෑම ස්වෛරී බැඳුම්කරයක් මත උපයන ලද පොලී හෝ වට්ටම්

- (II) ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඒදිනට පසුව ඇ.ඩො. මිලියන 100 කට නොඅඩු සමස්ත ආයෝජනයක් කරන ලද වාණිජ බැංකුවක් හෝ බලයලත් වෙළෙඳකුට ඒ බැඳුම්කර උපලබ්ධි කිරීමෙන් ලැබුණු හෝ උපයන ලද ලැබීමක්
- (III) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ සුරැකුම්පත්වලින් හෝ භාණ්ඩාගාර බැඳුම්කරවලින් හෝ භාණ්ඩාගාර බිල්පත්වලින්, යම් සමෘද්ධි ප්‍රජා පාදක බැංකුවලට 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසුව උපචිත වූ හෝ උපයන ලද පොලිය හෝ වට්ටම
- (m) 2000 අංක 43 දරණ රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ ලියාපදිංචි කරන ලද බැංකුවකින් හෝ රක්ෂණ සමාගමකින් වසර දෙකකට නොඅඩු කාලසීමාවක් සඳහා මිල දී ගන්නා ලද ජීවිත රක්ෂණ වාර්ෂිකයක් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට ව්‍යුත්පන්න වන යම් මුදල් ප්‍රමාණයක්;
- (n) දළ මුදල් ප්‍රමාණය රු. 500,000 ක් නොඉක්මවන, ලොතරැයියකින් හිමිවන යම් දිනුමක්;
- (o) **2020.01.01 දිනට පෙර** වාසික සමාගමක් මගින් හෝ 84 වන වගන්තිය යටතේ රඳවා ගැනීමකට යටත්වන වෙනත් වාසික සමාගමක් මගින් ලබා ගන්නා ලද වෙනත් ලාභාංශයකට ආරෝපණය කළ හැකි, හෝ ව්‍යුත්පන්න වන ප්‍රමාණයට වාසික සමාගමක් විසින් සාමාජිකයකුට ගෙවනු ලබන ලාභාංශයක්

2020 ජනවාරි මස 1 වන දින හෝ ඒදිනට පසුව-

- (i) වාසික සමාගමක් විසින්, ඒ වාසික සමාගමට ලැබුණු ලාභාංශ මගින් වූ ලැබීම්වලට සහ ලාභවලට ආරෝපණය කළ හැකි ප්‍රමාණයට හෝ ඒ ලාභාංශ මගින් වූ ලැබීම්වලින් සහ ලාභවලින් ව්‍යුත්පන්න වන ප්‍රමාණයට, සාමාජිකයකුට ගෙවනු ලබන ලාභාංශයක්;
(මේ ඡේදයේ "ලාභාංශ මගින් වූ ලැබීම්වලට සහ ලාභවලට" යන්නෙන් පහතේ විධිවිධානවලට යටත්ව විභවය හෝ යම් පාඩු සහ ඒ සමාගමට ලැබුණු ඒ ලාභාංශ මත ගෙවන ලද හෝ ගෙවිය යුතු ආදායම් බද්ද අඩු කිරීමෙන් පසුව, ඒ සමාගමට ලැබුණු ලාභාංශ අදහස් වේ)
- (ii) වාසික සමාගමක් විසින්, නිර්වාසික තැනැත්තකු වන සාමාජිකයකු වෙත ගෙවනු ලබන ලාභාංශයක්;
- (iii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට විලක්ෂිත පනත සඳහන් ව්‍යාපාරවල නිරත වාසික සමාගමක් විසින් ගෙවන ලාභාංශ
 - ආනයනය, සුළු පිරිසැකසුම් සහ ප්‍රති අපනයනය සම්බන්ධ වෙළඳාම
 - එක් රටකින් සපයනු ලැබිය හැකි හෝ එක් රටකදී නිෂ්පාදනය කරන ලද හෝ භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීමෙන් තොරව වෙනත් රටකට නැව්ගත කරනු ලබන අක්වෙරළ ව්‍යාපාර
 - විදේශ සේවාදායකයන්ට ඉදිරි මුහුණතේ සේවා සැපයීම
 - මූල්‍ය සැපයුම් දාමය කළමනාකරණය සහ බිල්ගත කිරීම් මෙහෙයවීම මගින් ප්‍රධාන පෙළේ ගැනුම්කරුවන්ගේ මූල්‍ය සේවාව මෙහෙයුම් කටයුතු සිදුකිරීම
 - ශ්‍රී ලංකාව තුළ බන්ධිත ගුදම් හෝ බහුවිධ රටවල් ඒකාබද්ධ කිරීම වැනි සැපයුම් සේවා සිදුකිරීම
- (p) ශ්‍රී ලංකා රජයේ සේවා නියුක්තයකුට නිකුත් කරන ලද මාර්ග වාහන බලපත්‍රයකින් වීම සේවානියුක්තයාට ලැබුණු හෝ ව්‍යුත්පන්න වූ ප්‍රතිලාභ;
- (q) 1815 මාර්තු මස 2 වන දිනට පෙරාතුව රාජකීය හෝ වෙනත් ප්‍රදානයක් මගින්, පුණ්‍ය ආයතනයක් විසින් පරිපාලනය කරනු ලබන යම් පොදු පුස්තකීය ස්ථානයකට පරිත්‍යාග කරන ලද යම් දේපළකින් ලැබෙන ලාභ සහ ආදායම, වීම ලාභ සහ ආදායම වීම ප්‍රදානය කරනු ලැබුවේ යම් කාර්ය වෙනුවෙන් ද ඒ කාර්ය සඳහා යොදා ගනු ලබන තාක් දුරට;
- (r) යම් නිර්වාසික සමාගමක් තුළ ඕනෑම තැනැත්තෙකුට ඇති හරවත් සහභාගිත්වය සම්බන්ධයෙන් වීම නිර්වාසික සමාගමට කොටස් උපලබ්ධිවීමෙන් ලැබුණු ලාභාංශ සහ ලැබීම් මත වීම තැනැත්තාට ව්‍යුත්පන්න වූ ලාභාංශ සහ ලැබීම්. මේ ඡේදයේ "හරවත් සහභාගිත්වය" යන්නෙන්-
 - I නිදහස් කළ හැකි කොටස් හැර, සමාගමේ කොටස්වල අගයෙන් සියයට 10 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දැරීම සමග
 - II සමාගමේ ජන්දය පාවිච්චි කිරීමේ බලයෙන් සියයට 10 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සෘජුවම හෝ වක්‍රව පාලනය කිරීම, අදහස් වේ.
- (s) 84 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ බද්ද අඩු කරනු ලැබ ඇති, යම් මෘණිකක් විකිණීමෙන් යම් තැනැත්තකු උපයනු ලබන යම් මුදල් ප්‍රමාණයක්.
- (t) ගුවන් යානා, මෘදුකාංග බලපත්‍ර හෝ වෙනත් අදාළ සේවාවන් සඳහා වන යම් ගෙවීම් ලෙස, සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් යම් නිර්වාසික තැනැත්තකු විසින් 2018 අප්‍රේල් මස 1 වන දින හෝ ඒදිනට පසුව උපයන ලද යම් මුදලක්

- (u) ඕනෑම තැනැත්තෙකු පහත දෑ මගින් උපයන හෝ උපවිත වන ලැබීම් සහ ලාභ
 - (i) 2019 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, යම් තැනැත්තෙකු කෘෂිකාර්මික ව්‍යවසායක නිෂ්පාදන, නිපැයුම් හෝ නිෂ්පාදන ක්‍රියාවලියකට භාජනය නොකර විකිණීමෙන් ලැබෙන ලැබීම්
 - (ii) නියම කළ තොරතුරු තාක්ෂණ සහ සවල සේවා සැපයීමෙන් (2021.06.29 දිනැති 2234/6 ගැසට් නිවේදනය)
 - (iii) ගෙවීම් විදේශ ව්‍යවහාර මුදලින් ලැබෙන්නේ නම් සහ බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන්නේ නම්, ශ්‍රී ලංකාවෙන් පිටත දී භාවිත කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තෙකුට ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී සලකනු ලබන සේවා මත ලබන ලැබීම්
 - (iv) ඕනෑම විදේශ ප්‍රභවයකින් ලබන ලාභ සහ ලැබීම් (ඉහත (iii) හි ලාභ හැර) විදේශ ව්‍යවහාර මුදලින් බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන්නේ නම්
 - (v) තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සංකල්පය (ඔඩීෂම්) යටතේ ප්‍රමිතිගත කර ඇති සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන යම් වෘත්තීය අධ්‍යාපන ආයතනයක, යම් වෘත්තීය අධ්‍යාපන වැඩසටහන්වලින් -
 - (අ) ඒ තක්සේරු වර්ෂයට පෙරාතුව ම වූ තක්සේරු වර්ෂය තුළ ඒ ආයතනය විසින් වෘත්තීය අධ්‍යාපන වැඩසටහන්වලට බඳවාගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව හා සසඳනු ලබන විට, ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ ආයතනය විසින් ඒ වැඩසටහන් සඳහා බඳවා ගනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණයක් කර තිබේ නම්
 - (ආ) 2021 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන වසර පහක කාලසීමාවක් සඳහා, ඒ තැනැත්තාට ලැබුණු හෝ ඒ තැනැත්තා විසින් උපයන ලද ලැබීම් සහ ලාභ
 වසේ වුව ද, (අ) ඡේදයේ කාර්යය සඳහා, පළමු වර්ෂය සඳහා විධිවිධාන සලසා ඇති පරිදි වෘත්තීය අධ්‍යාපන වැඩසටහන්වලට සිසුන් බඳවා ගැනීම දෙගුණ කර ඇති සහ පළමු වර්ෂයේ දී ඒ වැඩසටහන්වලට බඳවා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව ඉදිරි වර්ෂ හතර සඳහා ද පවත්වාගෙන ගොස් ඇති යම් ආයතනයක්, ඒ වර්ෂ තුළ එකී අවශ්‍යතාවය සපුරන ලද ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු ය
 - (vi) 2021 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වන පරිදි, රතුන්, මැණික් හෝ ස්වර්ණාභරණ අපනයනය කිරීමේ ව්‍යාපාරයකින් හෝ මැණික් ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඒ මැණික් කපා ඔපදමා අපනයනය කිරීමේ ව්‍යාපාරයකින් විදේශීය ව්‍යවහාර මුදලකින් උපයන ලද ලැබීම් සහ ලාභ බැංකුවක් හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරන්නේ නම්, ඒ තැනැත්තාට ලැබුණු හෝ ඒ තැනැත්තා විසින් උපයන ලද ඒ ලැබීම් සහ ලාභ
- (v) පහත දැක්වෙන ඕනෑම මුදලක්
 - යම් නිර්වාසික තැනැත්තෙකු රසායනාගාර සේවා හෝ තත්ව සහතික ලබාදීමේ සේවා සැපයීමෙන් ලබන ලැබීම්
 - ආගමික කටයුතු පිළිබඳ විෂයභාර අමාත්‍යාංශය සමග ලියාපදිංචි වී ඇති ඕනෑම ආගමික ආයතනයක් ලබන ප්‍රදාන හෝ පරිත්‍යාග.
- (w) (පවතින ව්‍යවසායක් බෙදා වෙන්කිරීමෙන් හෝ ප්‍රතිනිර්මාණය කිරීමෙන් පිහිටවනු නොලැබූ) 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ කරන ලද පහත දැක්වෙන යම් අලුත් ව්‍යවසායකින්, කොන්දේසිවලට යටත්ව සහ මෙහි සඳහන් කාලය සඳහා යම් තැනැත්තකුට (පහතේ 4 වන පරිච්ඡේදය යටතේ ගණනය කරන ලද පරිදි ඒ ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම් සහ වගකීම් උපලබ්ධි කිරීමෙන් ලැබුණු යම් ලැබීමක් හැර) ඒ ව්‍යාපාරයෙන් ලැබුණු හෝ ව්‍යුත්පන්න වූ ලැබීම් සහ ලාභ:-
 - (i) දැනටමත් ඉදිකිරීමේ කාර්මාන්තයෙහි භාවිත කරනු ලැබ ඇති ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද, තෝරාගත් වෙනමම වූ වැඩබිම්ක ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඉදිකිරීම් ද්‍රව්‍ය විකිණීමෙහි නිරත ව්‍යවසායකට, වසර දහයක කාල සීමාවක් සඳහා (තමා විසින්ම ඒ කොන්දේසිවලට අනුව වැඩබිම්ක ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඉදිකිරීමේ ද්‍රව්‍ය භාවිත කරමින් යම් තැනැත්තකු ඉදිකිරීම් සේවා සැපයීමෙහි නිරතවන අවස්ථාවක, ඒ තැනැත්තා විසින් ඒ ඉදිකිරීම් ද්‍රව්‍ය පවතින වෙළඳපොළ මිලට ඉදිකිරීම් සේවාවන් සඳහා විකුණනු ලැබූ ලෙසට සලකනු ලැබිය යුතු ය.)
 - (ii) තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සංකල්පය (ඔඩීෂම් සංකල්පය) යටතේ ප්‍රමිතිගත කර ඇති සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන යම් වෘත්තීය අධ්‍යාපන ආයතනයකින් වෘත්තීය අධ්‍යාපනය සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසුව යම් පුද්ගලයෙකු විසින් 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඒ දිනට පසුව ආරම්භ කරන ලද යම් ව්‍යාපාරයකට, වසර පහක කාලසීමාවක් සඳහා
 - (iii) ශ්‍රී ලංකාව තුළ බෝට්ටු හෝ නැව් නිෂ්පාදනය කිරීමේ කාර්යය සඳහා නේවාසික තැනැත්තකු විසින් ආරම්භ කරන ලද ව්‍යවසායකට, ඒ බෝට්ටු හෝ නැව් සැපයීමෙන් ලැබුණු හෝ ව්‍යුත්පන්න වූ යම් ලැබීම් සහ ලාභ, වසර හතක කාලසීමාවක් සඳහා

- (iv) මෙහා වොට් සියයකට නොඅඩු සුරිය හෝ සුළු බලශක්තියක් නිපදවීමේ හැකියාව සහිතව පිහිටුවන ලද සහ ඒ බලශක්තිය ජාතික විදුලි බල පද්ධතියට සපයන යම් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකට, වසර හතක කාලසීමාවක් සඳහා
- (v) ශ්‍රී ලංකාවේ දේශීය ශ්‍රමය හා දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සන්නිවේදන කුළුණු සහ ඒ ආශ්‍රිත උපකරණ ඉදිකරන සහ ස්ථාපනය කරන හෝ ඒ ඉදිකිරීම් හෝ ස්ථාපනය සඳහා අවශ්‍ය තාක්ෂණික සේවා සපයන 2021 ජනවාරි මස 1 වන දින හෝ ඒ දිනට පසුව වාසික පුද්ගලයකු විසින් ආරම්භ කරන ලද ව්‍යවසායකට, වසර පහක කාලසීමාවක් සඳහා
- (vi) කොළඹ සහ හම්බන්තොට වරායවල, බන්ධිත ගුදම් හෝ අක්වෙරළ ව්‍යාපාරයට සම්බන්ධ ගුදම් බදු දීම සඳහා වන ව්‍යවසායකට, යම් තැනැත්තකු ඒ ව්‍යවසාය සඳහා වූ ආයෝජනය 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඒ දිනට පසුව කර ඇත්නම්

නිර්වාසික පුද්ගලයකු විසින් 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක දී උපයාගත් මුළු ආදායම, ඒ ආදායම උපයාගත් තක්සේරු වර්ෂයට ඉක්බිතිව ම ව්‍යුහගත තක්සේරු වර්ෂයේ පළමුවන දිනයෙන් ආරම්භ වන වසර තනතුක අවම කාලසීමාවක් ශ්‍රී ලංකාව තුළ රඳවා ගෙන, එය ස්වකීය ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා හෝ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් බලපත්‍ර දී ඇති කොළඹ කොටස් හුවමාරුවෙන් කොටස් හෝ සුරැකුම්පත් අත්කර ගැනීමට හෝ යම් භාණ්ඩාගාර බිල්පතක්, භාණ්ඩාගාර බැඳුම්කරයක් හෝ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිකුත් කරන ලද ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයක් අත්කර ගැනීමට ආයෝජනය කරන්නේ නම් ඒ ආයෝජනය කරන ලද රඳවාගත් ආදායම ප්‍රේෂණය කිරීම මත බදු අනුප්‍රමාණය ශුන්‍යය විය යුතු ය.

- 71 පිටුව -

3.6.2 අවසාන රඳවාගැනීමේ ගෙවීම් - පහත පරිදි සංශෝධනය කර ඇත.

- 2020.01.01 දිනට පෙර වාසික සමාගමක් විසින් වාසික තැනැත්තකු වෙත ගෙවන ලද ලාභාංශ
- (රු. මිලියන 1.5 දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට ගෙවනු ලබන යම් පොලී ප්‍රමාණයක් හැර) වාසික පුද්ගලයකු වෙත ගෙවන ලද පොලිය
- පුණ්‍ය ආයතනයක් වෙත ගෙවන ලද පොලිය
- ඔට්ටු ඇල්ලීම හෝ සුදුවලින් සමන්විත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ලද මුදල් ප්‍රමාණ හැර, ලොතරැයි, ත්‍යාග, ඔට්ටු ඇල්ලීම් හෝ සුදුවලින් දිනුම් ලෙස ගෙවන ලද මුදල් ප්‍රමාණ
- ශ්‍රී ලංකාවේ ස්ථීර ආයතනයක් හරහා උපයන ලද ගෙවීම් හැර, නිර්වාසික තැනැත්තන් වෙත කරන ලද ගෙවීම්

- 72 පිටුව -

3.6.2 අවසාන රඳවාගැනීමේ ගෙවීම් - පහත කොටස එක් කර ඇත.

2020.01.01 වන දින සිට පවත්නා අවසාන රඳවා ගැනීමේ ගෙවීම් පහත දැක්වේ.

- (a) ඔට්ටු ඇල්ලීම හෝ සුදුවලින් සමන්විත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ලද මුදල් ප්‍රමාණ හැර, ලොතරැයි, ත්‍යාග, ඔට්ටු ඇල්ලීම් හෝ සුදුවලින් දිනුම් ලෙස ගෙවන ලද මුදල් ප්‍රමාණ සහ
- (b) ස්ථීර ආයතනයක් හරහා උපයන ලද ගෙවීම් හැර ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන නිර්වාසික තැනැත්තන් වෙත කරන ලද ගෙවීම්
- (c) ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන නිර්වාසික පුද්ගලයකුට ගෙවන ලද හෝ ඒ පුද්ගලයා විසින් උපයන ලද ලෙසට සලකනු ලබන පොලිය
එසේ වුව ද, පහත දැක්වෙන පොලී මුදල් ප්‍රමාණ ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන යම් නිර්වාසික පුද්ගලයකුට කරන ලද අවසාන රඳවා ගැනීමේ ගෙවීම් ලෙස සලකනු නොලැබිය යුතු ය:-
(i) ගෙවන ලද සහ පස්වන උපලේඛනයේ 2(අ) ඡේදයේ සහන සීමාව(පුද්ගලික සහනය)ට ඇතුළත් වන යම් පොලී මුදලක් හෝ

- 73 පිටුව -

ප්‍රශ්නය 6 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 74 පිටුව -

පිළිතුර 6 - යටතේ දක්වා ඇති,

පුද්ගල දීමනාව - පහත පරිදි සංශෝධනය විය යුතුය.

පුද්ගල සහනය

- 74 පිටුව -

ප්‍රශ්නය 7 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 76 - 78 පිටු -

ප්‍රශ්නය 8 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022 ලෙසද

2018 සඳහා 2019 ලෙසද 2019 සඳහා 2020 ලෙසද

2017 සඳහා 2018 ලෙසද 2018 සඳහා 2019 ලෙසද

- 79 පිටුව -

පිළිතුර 8 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022 ලෙසද

2018 සඳහා 2019 ලෙසද 2019 සඳහා 2020 ලෙසද

2017 සඳහා 2018 ලෙසද 2018 සඳහා 2019 ලෙසද

ගණනය කිරීම් පහත පරිදි සංශෝධනය කර ඇත.

				+	-
				රු.	රු.
බද්දට පෙර ලාභය				9,240,000	
කුලී ආදායම					5,400,000
ලාභාංශ - ආයෝජන ආදායම්					1,720,000
භාණ්ඩාගාර බැඳුම්කර මත පොලිය - ආයෝජන ආදායම්					1,600,000
ලොරි රථය විකිණීමේ ගිණුම්කරණ ලාභය				1,200,000	
තූලනය කිරීමේ දීමනාව					
ලාභය/අලාභය = 1,300,000 -(4,000,000 - (4,000,000x20x3))					
= 1,300,000 - 1,600,000					
අලාභය = (300,000)					300,000
ගිණුම්කරණ ක්ෂය				4,745,000	
ක්‍රමක්ෂය				400,000	
<u>ප්‍රාග්ධන දීමනා</u>	<u>අත්පත් කර ගත් දිනය</u>	<u>පිරිවැය</u>			
ගොඩනැගිලි	17/18	15,000,000	10%		1,500,000
යන්ත්‍ර	17/18	21,000,000	33.33%	සම්පූර්ණයෙන් අඩු කර ඇත	-
යන්ත්‍ර	21/22	3,675,000	වසර 5		735,000
පරිගණක	17/18	1,450,000	25%	සම්පූර්ණයෙන් අඩු කර ඇත	

පරිගණක	21/22	120,000	වසර 5			24,000
දේශීය මෘදුකාංග	17/18	500,000	100%	සම්පූර්ණයෙන් අඩු කර ඇත		-
විකුණු ලොරි රථය	18/19	4,000,000	ප්‍රාග්ධන දීමනා නැත			-
වාහන - ඉතිරිය	17/18	2,650,000	20%			530,000
කල් බදු ලොරි රථය	21/22	6,400,000	වසර 5			1,280,000
මෝටර් රථය	21/22	2,000,000	ප්‍රාග්ධන දීමනා නැත			-
ගෘහ භාණ්ඩ	17/18	1,240,000	20%			248,000
ගෘහ භාණ්ඩ	21/22	50,000	වසර 5			10,000
අස්පෘශ්‍ය වත්කම	21/22	2,000,000	වසර 20			100,000
අළුත්වැඩියා රු.60,000 - ඉඩදේ						
ඉදිකිරීමේ පිරිවැය - ප්‍රාග්ධන ස්වරූපය					600,000	
<u>වැඩි දියුණු කිරීම්</u>						
31.03.2021 දින බදු මත ලියා හළ අගය		9,000,000				
	ලියා හළ අගයෙන් 5%	450,000				
සත්‍ය පිරිවැය		600,000				450,000
කළමනාකරුවන්ගේ නිවස සඳහා ගෙවූ දළ කුලිය					504,000	
කළමනාකරුවන්ගේ මාසික පාර්ශ්‍රමිකය			170,000			
නිවාස ප්‍රතිලාභය - නිදහස්						
බොල් හා අඩමාන ණය සඳහා වෙන් කිරීම					280,000	
ලියා හැරීම - සම්පූර්ණයෙන් ඉඩදේ						
සංග්‍රහ වියදම් - ඉඩනොදේ					210,000	
ආර්ථික සේවා ගාස්තු					2,200,000	
පරිත්‍යාග					1,000,000	
ගෙවූ පොලිය (18 වන වගන්තිය)						
කොටස් ප්‍රාග්ධනය + සංචිත				10,000,000		
A X B (නිෂ්පාදකයෙක් නිසා B=3)			10,000,000 x 3 = 30,000,000			
ගෙවූ පොලිය				7,000,000		
ණය		44,900,000				
කල් බදු ප්‍රාග්ධනය (6,400,000 - 1,300,000)		5,100,000		50,000,000		
(වෙනත් ණයනිමියන් නොමැති බව උපකල්පනය කර)						

ඉඩදිය හැකි මූල්‍ය වියදමට අදාළ මූල්‍ය සාධනපත්‍ර ප්‍රමාණය	7/50 = 0.14			
ඉඩ දිය හැකි ප්‍රමාණය = (A x B x අනුපාතය)	30,000,000 x 0.14	4,200,000		
ඉඩ නොදෙන ප්‍රමාණය (ඉදිරියට ගෙන යා හැක)	7,000,000-4,200,000		2,800,000	
(අනෙකුත් සියළු වියදම් පාලනය නොකළ ගනුදෙනුවලින්, ආදායම ලබා ගැනීමේ දී දරන ලද වියදම් බව උපකල්පනය කරන්න).				
			29,179,000	8,497,000
අලාභවලට පෙර ගලපන ලද ලාභය			20,682,000	
අඩු කළා ඉදිරියට ගෙන ආ අලාභ			(5,000,000)	
ව්‍යාපාර ආදායම			15,682,000	
ආයෝජන ආදායම - සටහන 01			3,320,000	
තක්සේරු කළ හැකි ආදායම			19,002,000	
සුදුසුකම් ලබන ගෙවීම්				
බදු අය කළ හැකි ආදායමෙන් 1/5 හෝ රු. 500,000 යන දෙකෙන් අඩු ගණන			(500,000)	
බදු අය කළ හැකි ආදායම			18,502,000	
බදු වගකීම ව්‍යාපාර ආදායම - 15,682,000 x 18%	2,822,760			
ලාභාංශ - 1,720,000 x 14%	240,800			
පොළිය - 1,100,000 x 24%	264,800	3,327,560		
බදු බැර				
ගෙවිය යුතු ඉතිරි බද්ද			3,327,560	

- 81 පිටුව -

3.8 පැවරුම් මිලකරණය (Transfer Pricing) -

'යම් තැනැත්තෙකු' - කොටස යටතේ සඳහන් ගැසට් පත්‍රිකාවේ අංකය සහ දිනය පහත පරිදි සංශෝධනය විය යුතුය.
2020.03.02 දිනැති 227/7 දරණ ගැසට් නිවේදනය මගින්

- 82 පිටුව -

3.8 පැවරුම් මිලකරණය (Transfer Pricing) -

ලේඛන පවත්වා ගැනීම - කොටසෙහි

අංක 2 ඡේදයෙහි සඳහන් ආදායම පහත පරිදි සංශෝධනය විය යුතුය.

යුරෝ මිලියන 50

අංක 3 ඡේදයෙහි සඳහන් සමස්ථ ඒකාබද්ධ ආදායම පහත පරිදි සංශෝධනය විය යුතුය.

යුරෝ මිලියන 750

- 86 පිටුව -

අධ්‍යයන ප්‍රතිඵලය - පහත පරිදි සංශෝධනය කර ඇත.

- හවුල්ව්‍යාපාරයක ආදායම් බදු ගණනය කිරීම පිළිබඳ අවබෝධය
- හවුල්කරුවන්ගේ ආදායම් බදු බැඳියාව තක්සේරු කිරීම පිළිබඳ අවබෝධය
- රාජ්‍ය නොවන සංවිධාන, භාර, ඒකක භාර හා පුණ්‍යායතනවල ආදායම් බදු බැඳියාව තක්සේරු කිරීම පිළිබඳ අවබෝධය

- 87 පිටුව -

4.1.1 හවුල් ව්‍යාපාර බදුකරණය (වගන්ති 53-56) - පළමු ඡේදය පහත පරිදි සංශෝධනය කර ඇත.

හවුල් ව්‍යාපාරයකට නෛතික පුද්ගලභාවයක් නොමැත. නමුත්, බදු කාර්යයන් සඳහා හවුල් ව්‍යාපාරයක් 'අස්තිත්වයක්' ලෙස සැලකේ. 2020.01.01 දින සිට 53 (1A) වගන්තිය අනුව, සෑම හවුල් ව්‍යාපාරයක්ම එහි හවුල්කරුවන්ගෙන් වෙන්ව ආදායම් බදු ගෙවීමට යටත් වේ.

- 87 පිටුව -

4.1.1 හවුල් ව්‍යාපාර බදුකරණය (වගන්ති 53-56) - යටතේ දක්වා තිබූ පහත ඡේදය ඉවත් කර ඇත.

- 2019.12.31 දක්වා හවුල් ව්‍යාපාරයක් රඳවා ගැනීමේ ගෙවීම් සහ ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ලාභ මත බදු ගෙවීමට යටත් වේ. (53 (1) හා (2) වගන්ති) මින් අදහස් කරන්නේ හවුල් ව්‍යාපාරයක ආදායම (ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ලාභ හැර) හවුල්කරුවන්ට සමානුපාතිකව වෙන් කළ යුතු අතර එම හවුල්කරුවන් ඔවුන්ගේ කොටස මත ඔවුන්ට අදාළවන පුද්ගල හෝ සාංගමික බදු අනුපාත යටතේ බදු ගෙවිය යුතුවේ. [53 (3) සහ 55 (3) (ජ) වගන්ති]

- 88 පිටුව -

4.1.1 හවුල් ව්‍යාපාර බදුකරණය (වගන්ති 53-56) - යටතේ දක්වා තිබූ පහත ඡේදය ඉවත් කර ඇත.

- හවුල් ව්‍යාපාරය නොව හවුල්කරුවන්, හවුල් ව්‍යාපාරයේ බදු අය කළ හැකි ආදායම සඳහා බදු ගෙවීමට යටත් වේ. 2019.12.31 දක්වා එක් එක් හවුල්කරුවාගේ හවුල් ව්‍යාපාර ආදායමේ කොටස මත 8% බැගින් රඳවා ගැනීමේ බද්දක් අඩු කරගැනීමට යටත් වේ. එම රඳවා ගැනීමේ බද්ද හවුල්කරුවන්ට හවුල් ව්‍යාපාර ආදායම මත ඔවුන්ගේ අවසාන බදු බැඳියාවට එරෙහිව බදු බැරක් ලෙස ගත හැකිය.

දේශීය ආදායම් බදු පනතට යෝජිත සංශෝධන අනුව 2020.01.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි හවුල් ව්‍යාපාර ආදායමෙන් ඕනෑම හවුල්කරුවකුගේ කොටස මත 8% ක රඳවාගැනීමේ බද්ද, හවුල් ව්‍යාපාර බද්දක් ලෙස ප්‍රතිෂ්ඨාපනය වේ. අදාළ වන බදු අනුපාත පහත දැක්වේ.

- ශ්‍රී ලංකාවේ විවේචිත හවුල්කරුවෙක් නොමැති අවස්ථාවක ශ්‍රී ලංකාවේ සිටින හවුල් ව්‍යාපාරයේ නියෝජිතයෙක් රඳවා ගැනීමට වගකීමට බැඳේ.

- 88 පිටුව -

4.1.2 හවුල්කරුවන්ගෙන් බදු අය කිරීම - පහත වගුව 4.1.1. සිට 4.1.2 යටතට පත් කර ඇත.

බදු අයවන ආදායම		බදු අනුපාතය
බදු අයවන ආදායමෙහි ආයෝජන වත්කම් උපලබ්ධි වීම මත ලැබෙන ලාභ ඇතුළත්වේ නම්,	ආයෝජන වත්කම් උපලබ්ධි වීම මත ලාභ	10%
ඉතිරි බදු අයවන ආදායම	රු. 1,000,000 නොඉක්මවන්නේ නම්,	0%
	රු. 1,000,000 ඉක්මවන්නේ නම්	රු. 1,000,000 ඉක්මවන ප්‍රමාණය මත 6%

4.1.2 හවුල්කරුවන්ගෙන් බදු අය කිරීම - පහත පරිදි සංශෝධනය කර ඇත.

- හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් විසින් ඔවුන්ගේ අදාළ හවුල් ව්‍යාපාර ආදායම් කොටස සඳහා බදු ගෙවිය යුතුය. 'හවුල්කරුවන්ගේ කොටස' හවුල් ගිවිසුමේ දක්වා ඇති පරිදි හවුල් ව්‍යාපාර ආදායම කෙරෙහි වන හවුල්කරුවන්ගේ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයට සමාන විය යුතුය. (55 (5) වගන්තිය)
- හවුල්කරුවන්ට වෙන් කරන ලද හවුල් ව්‍යාපාර ආදායම හෝ පාඩුව, වර්ගයට හෝ මූලාශ්‍රවලට අදාළව එහි ස්වභාවය රඳවා ගත යුතුය. [55 (3) (a) වගන්තිය] හවුල් ව්‍යාපාරයේ තක්සේරු වර්ෂයේ අවසානයේ හවුල්කරුවකු විසින් පිළිවෙළින් උපයන ලද මුදලක් හෝ දරන ලද වියදමක් ලෙස හවුල් ව්‍යාපාරයේ ආදායම හෝ පාඩුව සැලකිය යුතුය.
- හවුල් ව්‍යාපාරයේ ආදායම මත බද්දට අමතරව, හවුල් ව්‍යාපාරයක හවුල්කරුවකුගේ සාමාජිකත්ව සම්බන්ධතාව බැහැර කිරීම මගින් වන ලාභය හෝ පාඩුව මත බදු හවුල්කරුවන් ගෙවිය යුතු වේ. එවැනි ලාභ හවුල්කරුවන්ගේ ව්‍යාපාරයෙන් ලද ආදායමක් ලෙස සලකනු ලබන අතර IV වැනි පරිච්ඡේදය අනුව ගණනය කළ යුතු නමුත් 56 වගන්තිය යටතේ ගණනය කරනු ලබන ගැළපීම්වලට යටත්ව ගණනය කළ යුතු වේ.
- හවුල් ව්‍යාපාර ආදායම මත හවුල් ව්‍යාපාරය විසින් ගෙවන ලද බද්ද එක් එක් හවුල්කරුට ඔවුන්ගේ හවුල්කාර කොටසට සමානුපාතිකව බෙදා දිය යුතු අතර එය එක් එක් හවුල්කරු විසින් ගෙවන ලද සේ සැලකේ.

- 89 පිටුව -

ප්‍රශ්නය 1 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 91 පිටුව -

4.2.2.1.1 භාර මත බද්ද පැනවීම - මෙම කොටසෙහි 3 වන ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

භාර, ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලාභ මත 10% බැගින් ද අනෙකුත් බද්දට යටත් වන ආදායම් මත 18% (2020.01.01 දින සිට) බැගින්ද බදු ගෙවිය යුතු වේ.

- 92 පිටුව -

ප්‍රශ්නය 2 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 94 පිටුව -

4.3.2.1 සුදුසුකම් ලබන ආයෝජන ව්‍යාපාරයක් සිදු නොකරන ඒකක භාර - මෙම කොටසෙහි අවසාන ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

තවද ගෙවූ කළමනාකරණ සහ භාරකරු ගාස්තු සමාගම් විසින් එහි ආදායම ඉපයීමේදී දරන ලද වියදම් ලෙස සැලකේ. [59 (3) වගන්තිය]

- 94 පිටුව -

4.4 රාජ්‍ය නොවන සංවිධාන (NGO) - මෙම කොටසෙහි පහත ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 68 වැනි වගන්තිය අනුව රාජ්‍ය නොවන සංවිධානයක් විසින්, යම් තක්සේරු වර්ෂයක් තුළ දී ප්‍රදාන, පරිත්‍යාග, දායක මුදල් හෝ වෙනත් යම් ආකාරයකින් ලැබුණු මුදල්වලින් 3% ක් මත 24% බැගින් අතිරේක බද්දක් ගෙවිය යුතුය. (2020.01.01 දින සිට)

- 95 පිටුව -

4.4 රාජ්‍ය නොවන සංවිධාන (NGO) - මෙම කොටසෙහි පහත දක්වා ඇති කරුණු පහත පරිදි සංශෝධනය විය යුතුය.

- තවද ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලබන ලැබීම් මත 10%ක අනුප්‍රමාණයකින් බදු ගෙවිය යුතුය.
- ඉහත දෑවලට අමතරව රාජ්‍ය නොවන සංවිධානයක බදු අය කළ හැකි ආදායමක් වේ නම් ඒ මත 24%ක අනුප්‍රමාණයකින් බදු ගෙවිය යුතුය.

- 95 පිටුව -

4.4 රාජ්‍ය නොවන සංවිධාන (NGO) - මෙම කොටසෙහි පහත දක්වා ඇති කරුණ ඉවත් කර ඇත.

- යෝජිත සංශෝධන අනුව, 2020.01.01 සිට රාජ්‍ය නොවන සංවිධාන සඳහා අදාළ වන බදු අනුපාතය 24% වේ. (ප්‍රාග්ධන ලාභ හැර)

- 95 පිටුව -

ප්‍රශ්නය 3- දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 96 පිටුව -

4.5 පුණ්‍යායතන (Charitable Institutions) - මෙම කොටස යටතේ අවසානයේ දක්වා ඇති කරුණු සඳහා පහත ලෙස අනුමානාකාරීවත් එක් කර ඇත.

අදාළ වන බදු අනුපාත

- ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලබන ලාභ මත 10%ක අනුප්‍රමාණයකින් බදු ගෙවිය යුතු අතර
- බදු අය කළ හැකි ආදායමේ ඉතිරිය මත 14%ක අනුප්‍රමාණයකින් බදු ගෙවිය යුතුය.

- 96 පිටුව -

4.5 පුණ්‍යායතන (Charitable Institutions) - මෙම කොටස යටතේ අවසානයේ දක්වා ඇති සටහන පහත ලෙස සංශෝධනය කර ඇත.

සටහන : දේශීය ආදායම් (සංශෝධන) පහත අනුව, 2020.01.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආගමික කටයුතු පිළිබඳ විෂයභාර අමාත්‍යාංශය සමඟ ලියාපදිංචි වී ඇති ඕනෑම ආගමික ආයතනයක් ලබන ප්‍රදාන හෝ පරිත්‍යාග ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන් නිදහස් කෙරේ.

- 96 පිටුව -

ප්‍රශ්නය 4- දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

05 වන පරිච්ඡේදය | බැඳීම් හා ක්‍රියාපටිපාටි

- 99 පිටුව -

5.1.1.1 නියමිත දිනයන් - නරු සලකුණ යටතේ දක්වා ඇති වාක්‍යය පහත පරිදි සංශෝධනය විය යුතුය.

- ✦ කාර්තූමය බදු වාරික ගෙවිය යුතු අවසන් දිනයන් පහත පරිදි වේ.

- 99 පිටුව -

5.1.1.2 බදු වාරික ගණනය කළ යුත්තේ කෙසේ ද? - මේ යටතේ දක්වා ඇති සූත්‍රය පහත පරිදි සංශෝධනය විය යුතුය.

$$\text{වාරිකය} = \frac{\text{තක්සේරු වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බද්ද}}{\text{තක්සේරු වර්ෂය සඳහා ගෙවීමට ඇති ඉතිරි වාරික ගණන}} \left[\text{වාරික ගෙවීම} + \text{වාරිකය ගෙවිය යුතු දිනය දක්වා රඳවාගත් බදු} \right]$$

- 99 පිටුව -

5.1.1.2 බදු වාරික ගණනය කළ යුත්තේ කෙසේ ද? - මේ යටතේ දක්වා සටහනට පසුව පහත කොටස එක් කර ඇත.

එසේ වුව ද, (2020 අප්‍රේල් මස 1 වන දින සිට) වාරික ගෙවන්නකු විසින් ගෙවිය යුතු ඇස්තමේන්තුගත බද්ද ගණනය කිරීමේ දී, තක්සේරු වර්ෂය සඳහා සේවයෝජකයකු විසින් අඩු කරන ලද හෝ සේවයෝජකයකු විසින් අඩු කරනු ලැබිය යුතු අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද, ඉහත සඳහන් සූත්‍රය අදාළ කර ගැනීමට පෙරාතුව අඩු කරනු ලැබිය හැකි ය.

“තව ද, හවුල් ව්‍යාපාරයක හවුල්කරුවකු විසින් ගෙවනු ලැබ ඇති බවට සලකනු ලබන බදු බැර ප්‍රමාණයේ කොටස සඳහා හවුල්කරු විසින් ගෙවිය යුතු වර්තමාන බදු වාරිකය ගණනය කිරීමේ දී, හවුල් ව්‍යාපාරය විසින් ගෙවිය යුතු ඒ වාරිකය ගෙවීමට යටත්ව, හවුල්කරුට බදු බැර මුදලක් සඳහා හිමිකම් ලැබිය යුතු ය.

- 100 පිටුව -

ප්‍රශ්නය 1 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 100 පිටුව -

පිළිතුර 1 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021

- 101 පිටුව -

5.1.2 තක්සේරු මත ගෙවිය යුතු බද්ද - දක්වා ඇති තක්සේරු වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

ත/ව 2021/22 - 2022 සැප්තැම්බර් 30

- 101 පිටුව -

5.2.1.1 ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ කවුරුන් ද? - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.

2020 සඳහා 2021 ලෙසද 2021 සඳහා 2022

- 101 පිටුව -

5.2.1.1 ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ කවුරුන් ද? - පහත පරිදි සංශෝධනය විය යුතුය.

- (1) (i) යම් තක්සේරු වර්ෂයක් සඳහා ගෙවිය යුතු බද්දක් නොමැති වාසික පුද්ගලයකු
- (ii) 2019.04.01 දක්වා ගෙවිය යුතු මුළු බද්දම 83 වගන්තිය යටතේ උපයන විට ගෙවීමේ බදු අඩු කරන සේවා හිසුකිරික ආදායමෙන් සමන්විත වන වාසික පුද්ගලයකු

- 101 පිටුව -

5.2.1.1 ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ කවුරුන් ද? - පහත සටහන ඉවත් කර ඇත.

සටහන : යෝජිත සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද ඉවත් කිරීම හා පුද්ගල දීමනාව ඉහළ දැමීමත් සමග ඉහත (ii) 2020.04.01 දින සිට අදාළ නොවේ.

- 102 පිටුව -

5.2.3 ප්‍රාග්ධන ලාභ බදු වාර්තාව - පහත පරිදි සංශෝධනය කර ඇත.

ආයෝජන වත්කමක් උපලබ්ධි කිරීමෙන් ලබන ලැබීමක් ඇතුළත් බදු අය කළ හැකි ආදායමක් සහිත සෑම තැනැත්තෙකුම, එම උපලබ්ධි කිරීම සිදු වූ අදාළ ලිපි මාසය අවසාන වී දින 30 ක කාලයක් ඇතුළත, ප්‍රාග්ධන ලාභ බදු වාර්තාවක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගොනු කළ යුතුය.

- 102 පිටුව -

5.2.4 වාර්තාවක් ගොනු කරන ලෙස නියම කරන දැන්වීම (127 වගන්තිය) - මෙම කොටසෙහි අවසානයට පහත කොටස එකතු කර ඇත.

2021 අප්‍රේල් මස 1 වන දින සිට, ශ්‍රී ලංකාව තුළ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද සමාගමක් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් ස්වකීය බදු වාර්තා පරිගණක පද්ධතියක් හෝ ජංගම ඉලෙක්ට්‍රොනික උපාංගයක් භාවිත කිරීම මගින් ඉලෙක්ට්‍රොනිකව පමණක් ගොනු කරනු ලැබිය යුතු ය.

- 102 පිටුව -

ප්‍රශ්නය 2 - දක්වා ඇති වර්ෂයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.
2020 සඳහා 2021

- 102 පිටුව -

පිළිතුර 2 - (ii) යටතේ දක්වා ඇති කරුණ පහත පරිදි සංශෝධනය විය යුතුය.

(ii) ආයෝජන වත්කම් උපලබ්ධි කිරීම සිදු වූ අදාළ ලිපි මාසය අවසන් වී දින 30 ක කාලයක් තුළ ප්‍රාග්ධන ලාභ බදු වාර්තාව ඉදිරිපත් කළ යුතුය.

- 102 පිටුව -

5.2.5 වාර්තාව සමග ඉදිරිපත් කළ යුතු තොරතුරු [93 (2) වගන්තිය] - මේ යටතේ දක්වා ඇති කරුණ පහත පරිදි සංශෝධනය විය යුතුය.

- රඳවා ගැනීමේ බදු සහතික (AIT & APIT) ඇතුළත්ව (T10 සහතිකය ඇතුළත්ව)
- එම වර්ෂය සඳහා එක් එක් සේවා නියුක්තියෙන්, ව්‍යාපාරයෙන් සහ ආයෝජනයෙන් ලැබුණු එම තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම සහ එම ආදායමේ ප්‍රභවය
- එම වර්ෂය සඳහා එම තැනැත්තාගේ බදු අය කළ හැකි ආදායම සහ ඒ මත ගෙවිය යුතු බදු මුදල
- බදු බැර මුදලක් සහිත එම වර්ෂය සඳහා එම තැනැත්තා විසින් රඳවා ගැනීමෙන්, වාර්තාවලින් හෝ තක්සේරුවක් මත ගෙවන ලද බදු මුදල
- එම වර්ෂය සඳහා ගෙවීමට ඉතිරිව ඇති බදු මුදල
- කොමසාරිස් ජනරාල්වරයා නියම කරන ලද තොරතුරු ආදායම් වාර්තාව සමග ඇමිණිය යුතුය.

- 106 පිටුව -

5.4.2 පරිපාලන සමාලෝචනය (139 වගන්තිය) [Administrative Review] - මේ යටතේ දක්වා ඇති 5 වන කරුණ පහත පරිදි සංශෝධනය විය යුතුය.

- බදු ගෙවන්නකුගේ ඉල්ලීමක් ලැබීමෙන් පසු කොමසාරිස් ජනරාල්වරයා විසින් බදු ගෙවන්නාගේ ඉල්ලීම සලකා බැලිය යුතු අතර, කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණය සහ ඊට හේතු, බදු ගෙවන්නාට ලිඛිතව දැනුම්දිය යුතු වේ. තක්සේරු කිරීම හෝ වෙනත් තීරණය ගන්නා ලද නිලධාරියා නොවන වෙනත් නිලධාරියකු විසින් බදු ගෙවන්නාගේ ඉල්ලීම සලකා බැලිය යුතුය.

- 107 පිටුව -

5.4.3 පරිපාලන සමාලෝචනයකින් අභියාචනය කිරීම (140 වන වගන්තිය) - මේ යටතේ දක්වා ඇති 2 වන කරුණෙහි (ආ) කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

(ආ) පරිපාලන සමාලෝචනයට ඉල්ලීමක් සිදු කර මාස 7 ක් ඉක්ම ගොස් ඇත්නම්, (2021.04.01 දින සිට)

- 107 පිටුව -

5.4.3 පරිපාලන සමාලෝචනයකින් අභියාචනය කිරීම (140 වන වගන්තිය) - මේ යටතේ දක්වා ඇති 5 වන කරුණ පහත පරිදි සංශෝධනය විය යුතුය.

- කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණය ලැබීමෙන් දින 30ක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයාට ද පිටපතක් සහිතව බදු අභියාචනා කොමිෂන් සභාවට කරන අභියාචනා දැන්වීම, බදු අභියාචනා කොමිෂන් සභාව වෙත ලිඛිතව ලබාදිය යුතුය. අභියාචනා පෙත්සමක්, පරිපාලන සමාලෝචනය සඳහා වූ ඉල්ලීම සිදුකර මාස හතක කාලසීමාව ඉක්ම යන දින සිට දින තිහක් ඇතුළත සිදු කළ යුතුය.

- 117 පිටුව -

6.1.2.1 සේවා යෝජකයා විසින් සේවකයාගේ පාර්ශ්‍රමිකවලින් බද්ද රඳවා ගැනීම (83 හා 83A වගන්තිය) - පහත කොටස් ඉවත් කර ඇත.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 83 වන වගන්තිය අනුව, සෑම සේවයෝජකයෙක් ම සේවකයන්ගේ සේවා නියුක්තික ආදායමෙන් පාර්ශ්‍රමික ගෙවනු ලබන අවස්ථාවේ දී ආදායම් බද්ද අඩු කරගත යුතු වේ. පාර්ශ්‍රමික උපයන අවස්ථාවේදී බද්ද ගෙවන නිසා, මෙය උපයන විට ගෙවීමේ ක්‍රමය (Pay As You Earn System) ලෙස හැඳින්වේ.

දේශීය ආදායම් පනතට යෝජිත සංශෝධන අනුව, පනතේ 5 වන වගන්තියෙහි සේවා නියුක්තික ආදායම ඇතුළත් කළ යුතු අයිතම සහ ඉවත් කළ යුතු අයිතම විස්තර කර තිබේ.

පනතේ 195 වගන්තියේ පහත අර්ථ දැක්වීම් සඳහන් වේ.

කෙසේ වුවත් සේවා යෝජකයා / සේ.නි.භා.අ. / අර්ථසාධක අරමුදල විසින් ආදායම් බද්ද වෙනුවෙන් සේවාවන් ප්‍රතිලාභ ගෙවීමේ කොටසක් රඳවා ගැනීම අවශ්‍ය වේ.

- 117 පිටුව -

6.1.2.1 සේවා යෝජකයා විසින් සේවකයාගේ පාර්ශ්‍රමිකවලින් බද්ද රඳවා ගැනීම (83 හා 83A වගන්තිය) - පහත කොටස එකතු කර ඇත.

2020.01.01 දින සිට අදාළ වන ප්‍රතිපාදන 83A වගන්තියේ දැක්වේ.

- 120 පිටුව -

පහත කොටස සංශෝධනය කර ඇත.

6.1.2.2 ආයෝජන ප්‍රතිලාභවලින් (84 හා 84A වගන්ති) සහ සේවා ගාස්තු වලින් (85 වගන්තිය) බද්ද රඳවා ගැනීම.

2020.01.01 වන දින සිට පහත ගෙවීම්වලින් ගෙවීම් කරන අවස්ථාවේ දී අදාළ අනුපාතය යටතේ රඳවා ගැනීමේ බදු අඩු කළ යුතුය.

- 120 පිටුව -

6.1.2.2 ආයෝජන ප්‍රතිලාභවලින් (84 හා 84A වගන්ති) සහ සේවා ගාස්තු වලින් (85 වගන්තිය) බද්ද රඳවා ගැනීම - පහත වගුව සංශෝධනය එකතු කර ඇත.

	ගෙවීම් වර්ගය	WHT අනුපාතය
i	ලොතරැයි, ත්‍යාග, ඔට්ටු හෝ සුදු දිනුම්	14%
ii	වෙන්දේසියක දී විකුණනු ලබන මැණිකක විකුණුම් මිල	2.5%
iii	ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයක් සහිත සේවා ගාස්තුවක් හෝ රක්ෂණ වාරික මුදලක්, ලාභාංශ, පොලී, වට්ටම්, ස්වභාවික සම්පත් ගෙවීම් නිර්වාසික තැහැන්තෙකුට ගෙවන අවස්ථාවක දී.	14%
i	<ul style="list-style-type: none"> ● 73 වන වගන්තියේ (ඌ) සඳහන් ආකාරයෙන් ප්‍රවාහනය සම්බන්ධයෙන් ගෙවීමක් සිදු කිරීමේ දී ● 73 වන වගන්තියේ (ඹ) ඡේදයේ සඳහන් ආකාරයෙන් විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන් ගෙවීමක් සිදු කිරීමේ දී 	2%

- 121 පිටුව -

6.1.2.2 ආයෝජන ප්‍රතිලාභවලින් (84 හා 84A වගන්ති) සහ සේවා ගාස්තු වලින් (85 වගන්තිය) බද්ද රඳවා ගැනීම - පහත සටහන ඉවත් කර ඇත.

සටහන: දේශීය ආදායම් පනතට යෝජිත සංශෝධන අනුව, 2020 ජනවාරි 01 දින සිට පහත දැක්වෙන ඕනෑම ගෙවීමක් සඳහා WHT අඩු කිරීම සඳහා අවශ්‍යතාවයෙන් පහත පුද්ගලයින් ඉවත් කර ඇත.

1. වාසික පුද්ගලයෙකු වෙත ලාභාංශ, පොලී, වට්ටම්, ගාස්තු, ස්වභාවික සම්පත් ගෙවීම්, කුලී, රාජ්‍ය භාග, වාරික හෝ විශ්‍රාම ගෙවීම්.
2. වාසික හවුල්කරුවකු හවුල් ව්‍යාපාරයක් විසින් බෙදා වෙන් කරනු ලබන හවුල්කරුගේ ලාභ කොටස මත
3. වාසික පුද්ගලයෙක් විසින් ගෙවන ලද යම් කළමනාකාරණ සේවාවක්

- 121 පිටුව -

6.1.2.2.1 රඳවා ගැනීමේ බද්දට යටත් ගෙවීම් ලබන තැනැත්තන් - පහත කොටස ඉවත් කර ඇත.

- i. නිර්වාසික තැනැත්තෙකුට ගෙවනු ලබන හිදහස් මුදල් ප්‍රමාණ හැර ශ්‍රී ලංකාවේ ප්‍රභවයක් සහිත ඉහත දක්වා ඇති ඕනෑම ගෙවීමක් මත රඳවා ගැනීමේ බද්ද අඩු කළ යුතුය.
- ii. ඕනෑම තැනැත්තෙකුට (වාසික හෝ නිර්වාසික) ලෝකරැය, ත්‍යාග, ඔට්ටු ඇල්ලීම් හෝ සුදු වලින් ලද දිනුම් ලෙස ගෙවන යම් මුදල් ප්‍රමාණයක් හෝ ජාතික මණ්ඩල හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පවත්වනු ලබන යම් වෙන්දේසියකදී විකුණනු ලබන යම් මණ්ඩලයක් සඳහා එම මණ්ඩලයේ විකිණුම්කරු වෙත ගෙවිය යුතු විකිණුම් මුදල රඳවා ගැනීමේ බද්ද අඩු කිරීමට යටත් වේ.

- 122 පිටුව -

හිදහස් ආදායම - පහත කොටස සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

- 123 පිටුව -

අත්තිකාරම් ආදායම් බද්ද (Advance Income Tax) - පහත කොටස සංශෝධනය කර ඇත.

2020 අප්‍රේල් 01 වන දින සිට ඕනෑම වාසික තැනැත්තෙකුට ගෙවනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රභවයක් සහිත ලාභාංශ, පොලී, වට්ටම්, ගාස්තුවක්, ස්වාභාවික සම්පත් ගෙවීමක්, කුලී, රාජ්‍යභාග, වාරික මුදලක් හෝ සමාන ගෙවීම් මත අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීමට රඳවා ගැනීමේ අනුයෝජිතයාගෙන් ඉල්ලා සිටිය හැක. එබඳු ඉල්ලීමක් ලද විටක, රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් දේශීය ආදායම් කොමසාරිස්වරයා දක්වා ඇති ආකාරයට අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතුය.

- 126 පිටුව -

6.2.1.4 ප්‍රාග්ධන ලාභ බදු පදනම - පහත කොටස එකතු කර ඇත.

2021 අප්‍රේල් මස 1 වන දින සිට, යම් තැනැත්තකුගේ ආයෝජන වත්කමක් උපලබ්ධි කිරීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිශ්ඨාව, ඒ වත්කම උපලබ්ධි කරන අවස්ථාවේ දී ඒ වත්කම වෙනුවෙන් ඒ තැනැත්තාට ලැබුණු හෝ ලැබිය හැකි මුදල හෝ තක්සේරු කරන ලද වටිනාකම යන දෙකෙන් වඩා ඉහළ අගය විය යුතු ය.

එසේ වුව ද, තක්සේරු කරන ලද වටිනාකමෙන් ඒ වත්කමේ වෙළඳපළ වටිනාකම නිරූපණය නොවන බව බදු නිලධාරියකුගේ මතය වන්නේ නම්, ඒ බදු නිලධාරියාට වත්කමක් සඳහා ලැබුණු ප්‍රතිශ්ඨාව නිශ්චය කරනු ලැබිය හැකි ය. මේ කාර්යය සඳහා, “තක්සේරු කරන ලද වටිනාකම” යන්නෙන්, වෘත්තීය සුදුසුකම්ලත් තක්සේරුකරුවකු විසින් තක්සේරු වාර්තාවකින් සහතික කරන ලද, උපලබ්ධි කරන අවස්ථාවේ දී පැවති වටිනාකම අදහස් වේ.”

- 126 පිටුව -

6.2.1.5 ආයෝජන වත්කම් මත පිරිවැය - පහත කොටස එකතු කර ඇත.

යම් තැනැත්තකුගේ වත්කමක පිරිවැය පහත ඒවායේ එකතුව වෙයි -

- (අ) අදාළ වන පරිදි එම වත්කම ඉදිකිරීමේ, නිෂ්පාදනය කිරීමේ හෝ නිපදවීමේ වියදම ඇතුළුව, එම තැනැත්තා විසින් එම වත්කම අත්කර ගැනීමේ දී දරන ලද වියදම්වල
- (ආ) වත්කම වෙහස් කිරීමේ දී, වැඩි දියුණු කිරීමේ දී, හඩත්තු කිරීමේ දී හෝ අලුත්වැඩියා කිරීමේ දී එම තැනැත්තා විසින් දරන ලද වියදම්වල
- (ඇ) වත්කම අත්කර ගැනීමේ දී සහ උපලබ්ධි කිරීමේ දී එම තැනැත්තා විසින් දරන ලද ආනුෂංගික වියදම්වල

- 126 පිටුව -

6.2.1.6 ප්‍රාග්ධන ලාභ බදු අනුපාතය - 10% - මානාකාරවෙහි අනු අංකය සංශෝධනය කර ඇත.

- 126 පිටුව -

6.2.1.7 ප්‍රාග්ධන අලාභ - මානාකාරවෙහි අනු අංකය සංශෝධනය කර ඇත.

- 126 පිටුව -

මානාකාවෙහි අනු අංකය සංශෝධනය කර ඇති අතර පහත ඡේදයද සංශෝධනය කර ඇත.

6.2.1.8 ප්‍රාග්ධන ලාභ බදු වාර්තා ඉදිරිපත් කිරීම සහ බදු ගෙවීම

බදු බැඳියාවක් ඇති සෑම පුද්ගලයෙක්ම, ආයෝජන වත්කම් උපලබ්ධි කිරීම සිදුවූ ලිඛිත මාසය අවසන් වී දින 30 ක් තුළ වාර්තා ඉදිරිපත් කිරීම හා ගෙවීම් සිදු කළ යුතුය.

- 126 පිටුව -

පහත සටහන ඉවත් කර ඇත.

සටහන : දේශීය ආදායම් පනත සඳහා යෝජනා සංශෝධන අනුව, 2021.04.01 වන දින සිට මෙය පහත පරිදි සංශෝධනය වේ.

ආයෝජන වත්කමක් උපලබ්ධි කිරීමෙන් ලබන ලැබීමක් ඇතුළත් බදු අය කළ හැකි ආදායමක් සහිත සෑම තැනැත්තකු ම, ඒ උපලබ්ධි කිරීම සිදු වූ අදාළ ලිඛිත මාසය අවසන් වී දින තිහක කාලයක් ඇතුළත ප්‍රාග්ධන ලාභ බදු වාර්තාවක් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගොනු කළ යුතු ය.

07 වන පරිච්ඡේදය | **අනෙකුත් බදු**

- 137 පිටුව -

7.1.2.1 එකතු කළ අගය මත බදු වගකීම (2 වගන්තිය) - පහත කොටස සංශෝධනය කර ඇත.

පහත සඳහන් පුද්ගලයන් එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි විය යුතුය.

- තාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් (ආනයනකරුවන්, තොග හා සිල්ලර වෙළඳාම ඇතුළත්ව, 2020.01.01 දින සිට)
වෙළඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රැකියාවක් පවත්වා ගෙන යනු ලබන ඕනෑම තැනැත්තෙකුගේ බද්දට යටත් තාණ්ඩ හෝ සේවා සැපයුම්වල වටිනාකම වර්ෂයකට රුපියල් මිලියන 75ක් හෝ කාර්තුවකට රුපියල් මිලියන 300ක් ඉක්මවයි නම් එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි විය යුතුය.

- 140 පිටුව -

පහත කොටස ඉවත් කර ඇත.

2020 ජනවාරි 01 වන දින සිට මෙම සීමාව වර්ෂයකට රුපියල් මිලියන 300 දක්වා ද, කාර්තුවකට රුපියල් මිලියන 75 දක්වා ද වැඩි කර තිබේ.

- 140 පිටුව -

පහත කොටස ඉවත් කර ඇත.

(ii) තොග හා සිල්ලර වෙළඳ කටයුතු/ ක්‍රියාකාරකම්

2016 නොවැම්බර් 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඕනෑම අනුක්‍රමික මාස 3ක් සඳහා සම්පූර්ණ සැපයුම් රු. මිලියන 12.5 ඉක්ම වන්නේ නම් මිලදී ගෙන විකිණීමේ ව්‍යාපාරයක් එකතු කළ අගය මත බද්දට යටත් වේ.

සටහන : මෙම සීමාව ද 2020 ජනවාරි 01 වන දින සිට රුපියල් මිලියන 75ක් දක්වා වැඩි වේ.

සම්පූර්ණ සැපයුම් යන්නෙන්,

- එක් VAT ලියාපදිංචියක් හෝ ලියාපදිංචි වීම් වැඩි ප්‍රමාණයක් යටතේ එක් ස්ථානයක දී හෝ විවිධ ස්ථානවල දී සමාන ස්වභාවයේ වෙනත් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන අතරතුර දී යම් තොග හෝ සිල්ලර වෙළඳාමේ යෙදී සිටින තැනැත්තෙකුගේ හෝ හවුල් ව්‍යාපාරයක සහ
- තොග හෝ සිල්ලර ව්‍යාපාරයේ යෙදී නොසිටින සමාගමක් හැර, තොග හෝ සිල්ලර ව්‍යාපාරයේ යෙදී සිටින පාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් සම්බන්ධයෙන් වන විට, එම එක් එක් සමූහ සමාගමේ

සම්පූර්ණ සැපයුම් වටිනාකම අදහස් වේ.

මිලදීගෙන විකිණීමේ ව්‍යාපාරයක (එනම්, ඕනෑම ද්‍රව්‍යයක නිෂ්පාදකයා හෝ ආනයනකරු නොවන තොග හා සිල්ලර වෙළඳාමේ හිරත තැනැත්තන්) පිරිවැටුම ඉහත සීමාවට වඩා පහළ නම් එකතු කළ අගය මත බද්දෙන් ඉවත් කර ඇත.

- 143 පිටුව -

7.1.2.3.1 අනිවාර්ය ලියාපදිංචිය (10 වගන්තිය) - මේ අනු අංකය යටතේ ඇති වගුව පහත පරිදි සංශෝධනය කර ඇත.

	2016.11.01 දින සිට 2019.12.31 දක්වා	2020.01.01 දින සිට ඉදිරියට
බදු වන කාලසීමාවක (මාසයක්/තුන්මාසයක්)	රු. මිලියන 3	රු. මිලියන 75
මාස 12 ක කාලයක දී	රු. මිලියන 12	රු. මිලියන 300

- 145 පිටුව -

7.1.3.2 බදු ඉන්වොයිසියක සංයුතිය - මේ යටතේ ඇති පහත කොටස් සංශෝධනය කර ඇත.

බදු ඉන්වොයිසි පත්‍රයේ පහත දෑ දක්වා තිබිය යුතු ය.

- (ආ) සැපයුම් ලැබූ තැනැත්තාගේ නම, ලිපිනය හා ලියාපදිංචි අංකය.
- (ඇ) බදු ඉන්වොයිසි පත්‍රය හිකුත් කළ දිනය හා හිස්තැන් රහිතව අකුරු 40 ක් නොඉක්ම වූ අනුක්‍රමික අංකය.

- 146 පිටුව -

පහත කොටස් සංශෝධනය කර ඇත.

7.2.1 ශුන්‍ය අනුපාතය අදාළ සැපයුම් (7 වගන්තිය)

(අ) සැපයුම්කරු විසින් අපනයනය කරන භාණ්ඩ (මෙහිදී අවසාන අපනයනකරු අදහස් වන අතර චක්‍ර අපනයනකරුවන් ආවරණය නොවේ.)

එම භාණ්ඩ සැපයුම්කරු විසින් භාණ්ඩ අපනයනය කරනු ලැබූ විට සඳහා වන ගෙවීම් එම අපනයනය කිරීම සිදුව ඇති බදු අයකළ හැකි කාලසීමාව අවසානයේ සිට මාස හයක කාලසීමාවක් ඇතුළත බලපත්‍රලාභී ශ්‍රී ලංකාවේ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ලැබී ඇති අවස්ථාවක දී (2021 මැයි මස 13 වන දින සිට)

- (ආ) පහත දෑ සමඟ සෘජුව සම්බන්ධ වන සේවාවන්.
 - (i) ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි යම් නිශ්චල හෝ වංචල දේපළකට ඒ සඳහා වන ගෙවීම් එම සේවා සැපයුම් සිදුකරන ලද බදු අයකළ හැකි කාලසීමාව අවසානයේ සිට මාස හයක කාලසීමාවක් ඇතුළත බලපත්‍රලාභී ශ්‍රී ලංකාවේ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ලැබී ඇති අවස්ථාවක දී :2021 මැයි මස 13 වන දින සිට)
 - (ii) විදේශීය නෞකාවකට, ගුවන් යානාවකට හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද වෙළඳ නෞකාවකට හෝ කරනු ලබන අලුත්වැඩියා කිරීමක් හෝ මුහුදු නැව් බඩු කන්ටේනරයක් යටාවත් කිරීමට
 - (iii) නැවත අපනයනය සඳහා ආනයනය කර ඇති භාණ්ඩ සඳහා වන ගෙවීම් එම සේවා සැපයුම් සිදු කළ බදු කාලසීමාව අවසානයේ සිට මාස 6 ක කාලයක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ලැබී ඇති විට
 - (iv) ශ්‍රී ලංකාවෙන් පිටත දී භාවිත කිරීමේ ප්‍රකාශන අයිතියක්, පේටන්ට් අයිතියක්, බලපත්‍රයක්, වෙළඳ ලකුණක් වැනි බුද්ධිමය දේපල අයිතියක් ඒ අයිතියකට, ඒ සඳහා වන ගෙවීම් එම සේවා සැපයුම් සිදු කරන ලද බදු අයකළ හැකි කාලසීමාව අවසානයේ සිට මාස හයක කාලසීමාවක් ඇතුළත බලපත්‍රලාභී ශ්‍රී ලංකාවේ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ලැබී ඇති අවස්ථාවක දී
 - (v) 2002.12.17 දිනැති 1267/5 දරණ ගැසට් පත්‍රයේ දක්වා ඇති භාණ්ඩ හෝ මගීන් ජාත්‍යන්තර ප්‍රවාහනය (එක් නැවකින් තවත් නැවකට මාරුකිරීම ද ඇතුළුව).
 - (vi) විශේෂිත ලියකියවිලි පවත්වාගෙන යන්නේ නම්, පමණක් මුළුමනින්ම ශ්‍රී ලංකාවෙන් පිටත භාවිතය සඳහා පරිගණක මෘදුකාංග නිර්මාණකරුවකු තමා විසින් නිර්මාණය කරන මෘදුකාංග සම්බන්ධයෙන්. එම සේවා සැපයුම් සිදුකරන ලද බදු කාල සීමාව අවසානයේ සිට මාස 6 ක් තුළ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් ලැබී ඇති විට
 - (vii) ශ්‍රී ලංකාවෙන් පිටත හඳුනාගත් සේවාදායකයන් සඳහා දුරකථන හෝ අන්තර්ජාලය ඔස්සේ ඒ වෙනුවෙන්ම පිහිටු වූ ආයතනයක් විසින් සපයනු ලබන උපකාරක සේවා, ඒ සඳහා වන ගෙවීම් එම සේවා සැපයුම් සිදු කරන ලද බදු අයකළ හැකි කාලසීමාව අවසානයේ සිට මාස හයක කාලසීමාවක් ඇතුළත බලපත්‍රලාභී ශ්‍රී ලංකාවේ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ලැබී ඇති අවස්ථාවක දී

(viii) රෙදිපිළි පංගු මණ්ඩලය (Textile Quota Board) අධීක්ෂණය යටතේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ ඇඟලුම් මිල දී ගැනීමේ කාර්යාලයක් විසින් විදේශීය ගැනුම්කරුවන්ට සපයන සේවා. ඒ සඳහා වන ගෙවීම් වීම සේවා සැපයුම සිදු කරන ලද බදු අයකළ හැකි කාලසීමාව අවසානයේ සිට මාස හයක කාලසීමාවක් ඇතුළත බලපත්‍රලාභී ශ්‍රී ලංකාවේ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ලැබී ඇති අවස්ථාවක දී, වීම සේවාවන් විදේශ ගැනුම්කරුවන්ට ඇඟලුම් අපනයනය කිරීම පහසු කිරීම සඳහා අත්‍යවශ්‍ය බවට කොමසාරිස් ජනරාල්වරයා සෂ්ඨකට පත්විය යුතු ය.)

(ඇ) ඕනෑම තැනැත්තෙකු විසින් ශ්‍රී ලංකාවේ දී, හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී පාවිච්චිය සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත තැනැත්තෙකුට සපයන වෙනත් යම් සේවාවක් (ඉහත (ආ) හැර) සඳහා ඒ සඳහා වන ගෙවීම් වීම සේවා සැපයුම සිදු කරන ලද බදු අයකළ හැකි කාලසීමාව අවසානයේ සිට මාස හයක කාලසීමාවක් ඇතුළත බලපත්‍රලාභී ශ්‍රී ලංකාවේ බැංකුවක් හරහා විදේශ ව්‍යවහාර මුදලින් ලැබී ඇති අවස්ථාවක දී වැරදි සේවා සඳහා ශුන්‍ය අනුපාතය අදාළ වේ.

සටහන: 2019.12.01 දින සිට, පෙර බදු කාල සීමාවේ මුළු යෙදවුම් වටිනාකමින් 60%කට නොඅඩු ප්‍රමාණයක් දේශීය සැපයුම්වලින් / මූලාශ්‍රවලින් ප්‍රභවය වන්නේ නම්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටල්, ආගන්තුක නිවාස, ආපනශාලා හෝ සමාන සේවා සපයන අනෙකුත් ඒ හා සමාන ව්‍යාපාර විසින් සපයන සේවා මත ශුන්‍ය අනු ප්‍රමාණය අදාළ වේ.

- 152 පිටුව -

7.3.5 පැහැර හැරීම මත දුණ්ඩන (27 වගන්තිය) - මෙම අනුමානාකාව පහත කොටසට පසුව කොටසට අදාළ වන පරිදි විනැන් කර ඇත.

- මාසික පදනමින් කාර්තුව දෙවන මාසයේ 20 වන දින සහ තුන්වන මාසයේ 20 වන දින හා ශේෂය කාර්තුව අවසන් වූ විභාම මාසයේ 20 වන දින වන විට

- 153 පිටුව -

ප්‍රශ්නය 9 - දක්වා ඇති දිනය පහත පරිදි සංශෝධනය විය යුතුය.
2021.12.31

- 154 පිටුව -

ප්‍රශ්නය 10 - දක්වා ඇති දිනය පහත පරිදි සංශෝධනය විය යුතුය.
2022.12.31

- 154 පිටුව -

පිළිතුර 9 - දක්වා ඇති දිනයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.
2021/11/20 2021/12/20 2022/01/20

- 154 පිටුව -

පිළිතුර 10 - දක්වා ඇති දිනයන් පහත පරිදි සංශෝධනය විය යුතුය.
2021/03/31 2022/04/20

- 155 පිටුව -

ගණනය කිරීම තුළ ඇති පහත කොටස සංශෝධනය කර ඇත.
විදුලිය (හිඳහස්)

- 155 පිටුව -

ප්‍රශ්නය 11 - මෙම ප්‍රශ්නය තුළ දක්වා ඇති ප්‍රශ්න අංකය පහත පරිදි සංශෝධනය කර ඇත.
ඉහත ප්‍රශ්න අංක 10 හැරවන සැලකිල්ලට ගන්න.

- 161 පිටුව -

7.6.1.5 බදු අනුපාතය - 15% (2022.01.01 දින සිට 18% වේ) - මෙම අනු කොටස අලුතෙන් එක් කර ඇත.

- 162 පිටුව -

පිළිතුර 14 - මෙම කොටස පහත පරිදි සංශෝධනය කර ඇත.

(iv) 2022.01.01 සිට මූල්‍ය සේවා මත එකතු කල අගය මත බදු අනුපාතය 18% කි.

- 169 පිටුව -

දායකරණය - මෙහි දක්වා ඇති දිනය පහත පරිදි සංශෝධනය විය යුතුය.

2021.12.31

2020/2021 තක්සේරු වර්ෂයේ සිට බලපැවැත්වෙන යාවත්කාලීන කිරීම්

7.10 කොටස් හුවමාරු බද්ද (Share Transaction Levy)

බද්ද පැනවීම

කොටස් හුවමාරුවේදී සිදුවන කොටස් ගනුදෙනු මත බද්දක් පැනවීම සඳහා 2005.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2005 අංක 05 දරණ මුදල් පනත පනවන ලදී.

කොටස්වල විකුණුම් වටිනාකම මත, විකුණුම්කරුගෙන් ද,

කොටස්වල ගැනුම් වටිනාකම මත, ගැනුම්කරුගෙන් බද්ද අය කෙරේ.

මෙම බද්ද, සම්පූර්ණයෙන් ම කොටස් හුවමාරුවේ සිදුවන ගනුදෙනු මත පදනම්වන බැවින්, කොටස් වෙළඳපොළ ගනුදෙනු ධාරිතාව මත බද්දෙන් ලැබෙන ආදායම විවලනය වේ.

අදාළ වන අනුපාත

කාලසීමාව	අනුපාතය
2005 ජනවාරි 01 සිට 2010 දෙසැම්බර් 31 දක්වා	පිරිවැටුමෙන් 0.2%
2011 ජනවාරි 01 සිට 2015 දෙසැම්බර් 31 දක්වා	පිරිවැටුමෙන් 0.3%
2016 ජනවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා	ඉවත් කර තිබුණි
2016 අප්‍රේල් 01 සිට මේ දක්වා	පිරිවැටුමෙන් 0.3%

ගෙවීම් සහ වාර්තා

අදාළ කොටස් ගනුදෙනුව පියවීම සඳහා වගකිවයුතු වන අදාළ කොටස් තැරැව්කරු, කොටස් වෙළෙන්ඳා හෝ භාරකාර බැංකුව විසින් අදාළ බද්ද එකතු කර ගත යුතුය.

එසේ එකතු කරගත් කොටස් පැවරුම් බද්ද, කොටස් තැරැව්කරු, කොටස් වෙළෙන්ඳා හෝ භාරකාර බැංකුව විසින් එම කොටස් ගනුදෙනුව බේරුම් කරන අවස්ථාවේදී කොටස් ගනුදෙනුව සිදුව, කොටස් වෙළඳපොළට ගෙවිය යුතුය. එම බද්ද කොටස් වෙළඳපොළ මගින් බේරුම් කිරීමේ දින සිට වැඩ කරන දින 3 ක් ඇතුළත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වරයා වෙත යැවිය යුතුය.

සෑම මසකම අවසාන දින සිට දින පහළොවක් ඇතුළත ගෙවූ කොටස් ගනුදෙනු බද්දට අදාළ මුළු පිරිවැටුම පිළිබඳ මාසික ප්‍රකාශනයක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත අදාළ කොටස් වෙළඳපොළ විසින් ඉදිරිපත් කළ යුතුය.

පැහැරහරින ලද බදු

මුළු කොටස් ගනුදෙනු බද්ද ගෙවීමට අපොහොසත් වන ඕනෑම කොටස්තැරැව්කරුවකු කොටස් වෙළෙන්ඳෙකු හෝ භාරකාර බැංකුවක් පැහැරහරින්නෙකු වශයෙන් සලකන අතර ඒ පැහැර හරින්නා, සංස්ථාගත මණ්ඩලයක් වනවිටක, එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා, සෑම අධ්‍යක්ෂකවරයකු හෝ ප්‍රධාන නිලධාරියා පැහැරහරින්නෙකු වශයෙන් සැලකේ. තවද එම බද්ද අයවිය යුතු දින හෝ ඊට පෙර නොගෙවා පැහැර හරිනු ලැබූ බද්දක් ලෙස සැලකිය යුතුය.

පැහැරහරින්නා කොටස් ගනුදෙනු බද්දට අමතරව,

- බද්ද ගෙවිය යුතු දින දසිට මාසයක් හෝ ඉන් කොටසක් සඳහා පැහැරහරින ලද බදු මුදලෙන් 10% ක් සහ

2. ඉහත (1) හි සඳහන් පරිදි ගෙවීමට නියම කරන ලද දින සිට මාසයක් හෝ ඉන් කොටසක් සඳහා පැහැරහරින ලද බදු මුදලෙන් 2% බැගින් ගණනය කරන ලද අධිකාරයක් ගෙවිය යුතු වේ.

මාස 3 කට වඩා වැඩි කාලයක් පැහැර හැර ඇති බද්දක් හෝ කොටසක් හෝ අධිකාරයක් අයකරගැනීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් ක්‍රියා කළ යුතුය.

පැහැර හරින ලද බදු අයකරගැනීම

පැහැරහැර ඇති බද්ද හා අධිකාරය අයකර ගැනීමට පියවර ගැනීමට සහිත තුනකට පෙර, අයකර ගැනීමේ පියවර ගැනීමට අදහස් කරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් දැන්වීමක් නිකුත් කළ යුතු වේ.

මෙම දැන්වීම නිකුත් කිරීමෙන් පසුව සහිත 3 ක් ඉක්මවා ගියද, බද්ද සහ අධිකාරය නොගෙවා ඇත්නම්, පැහැර හරින්නා වාසය කරන හෝ ව්‍යාපාරය කරගෙන යන කොට්ඨාශයේ අධිකරණ බලය හිමි මහේස්ත්‍රාත්වරයා වෙත පැහැරහරින්නාගේ නම ලිපිනය සහ පැහැර හරින ලද මුළු මුදල ඇතුළත් සහතිකයත්, අදාළ තැනැත්තා ගෙවීම පැහැර හැර ඇති බවට ප්‍රකාශයක්ද සමග දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් යැවිය යුතුය.

ඉහත සහතිකය ලැබුන විට, නියම කරන දිනයක තමා ඉදිරියේ පෙනී සිට බද්ද අයකර ගැනීමට හිතැනුකුල පියවර නොගත යුත්තේ මන්දැයි හේතු දක්වන ලෙසට නියම කරමින් සිතාසි නිකුත් කරයි. හේතු දැක්වීම ප්‍රමාණවත් නොවේ යැයි මහේස්ත්‍රාත්වරයාට පෙනී යන්නේ නම්, බද්ද හා අධිකාරය මහේස්ත්‍රාත් විසින් පනවන ලද දඩයක් සේ සලකා අයකර ගැනීමට නියෝග කරයි.

විසේ අයකර ගත් මුදල් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කර ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුය.

7.11 සංචාරක සංවර්ධන බද්ද (TDL)

2003 අංක 25 දරණ මුදල් පනතේ 1 කොටස ප්‍රකාරව, 1968 අංක 14 දරණ සංචාරක සංවර්ධන පනත යටතේ බලපත්‍රලාභී සෑම ආයතනයකින්ම සංචාරක සංවර්ධන බද්ද අයකළ යුතුය.

සියළු ආයතන, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත අයදුම්කර සංචාරක සංවර්ධන බද්ද සඳහා ලියාපදිංචි විය යුතුය.

අනුපාතය - සෑම වර්ෂයකම පිරිවැදුමෙන් 1%

යම් ආයතනයක වාර්ෂික පිරිවැදුම රු. මිලියන 12 නොඉක්මවන්නේ නම් හෝ කාර්තුමය පිරිවැදුම රු. මිලියන 3 නොඉක්මවන්නේ නම්, එම ආයතනයේ පිරිවැදුමෙන් 0.5%

පිරිවැදුම නිර්වචනය

- (a) සංචාරක හෝටලයක් සම්බන්ධව පිරිවැදුම යන්නෙන් විකුණුම් වලින් 10% ක් දක්වා සේවා ගාස්තු සහ විකුණුම් මත අයකළ එකතු කළ අගය මත බද්ද හැර විකුණුම්වලින් ලැබුණු හෝ ලැබිය යුතු වටිනාකම අදහස් වේ.
- (b) සංචාරක නියෝජිතයකු සම්බන්ධව පිරිවැදුම යන්නෙන් වෙනත් දේශීය සේවා සපයන්නන් විසින් සපයන ලද සේවාවන් සඳහා කරන ලද ගෙවීම් සහ සේවා මත එකතු කළ අගය මත බද්ද හැර සංචාරක කම්මාන්තයට අදාළව සපයනු ලබන සේවාවන් වලින් මුළු ලැබීම් අදහස් වේ. නමුත්, 1968 අංක 14 දරණ සංචාරක සංවර්ධන පනත යටතේ බලපත්‍රලාභී සාමාන්‍ය විකුණුම් නියෝජිතයින් (General Sales Agents) ද ඇතුළුව සංචාරක නියෝජිතයින්ගෙන් ගුවන් ටිකට්ටුවන් විකිණීමේ කොමිස් මුදල් සඳහා මෙම බද්ද අය නොකෙරේ.
- (c) සංචාරක සාප්පුවක් සම්බන්ධව පිරිවැදුම යන්නෙන් අදහස් වන්නේ විකුණුම් මත අයකළ එකතු කළ අගය මත බද්ද හැර ව්‍යවස්ථාපිත සාප්පුවක මුළු භාණ්ඩ විකුණුම් වලින් ලැබුණු හෝ ලැබිය යුතු මුදලයි.

සෑම කාර්තුවක් සඳහාම අදාළ බද්ද, ඊළඟ කාර්තුවේ අවසන් දිනට පෙර ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවිය යුතු අතර කාර්තුමය වාර්තා ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව, නියමිත දිනයන් පහත දැක්වේ.

2021 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව	-	2021 ජූනි 30 හෝ ඊට පෙර
2021 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව	-	2021 සැප්තැම්බර් 30 හෝ ඊට පෙර
2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුව	-	2021 දෙසැම්බර් 31 හෝ ඊට පෙර
2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව	-	2022 මාර්තු 31 දින හෝ ඊට පෙර

පාස්කු ඉරිදා ප්‍රභාතයේ බලපෑම සහ කෝවිඩ් 19 ව්‍යාප්තිය නිසා 2019 ජූලි මස 1 වන දින සිට 2020 අප්‍රේල් 30 දක්වා මාස 10 ක කාල සීමාවට අදාළ සංචාරක සංවර්ධන බද්ද, 2020 මැයි 01 වන දින සිට 2021 දෙසැම්බර් 31 දක්වා සමාන වාර්ෂික 20 කින් දණ්ඩන රහිතව ගෙවීමට සහන කාලයක් ලබාදී තිබේ.

7.12 සුරා බදු (විශේෂ විධිවිධාන පනත යටතේ පනවන ලද සුරා බද්ද)

1. බද්ද පැනවීම

1989 අංක 13 දරණ සුරා බදු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධානයන් අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත හෝ නිෂ්පාදනය කරන ලද හෝ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සෑම බදු අය කළ හැකි භාණ්ඩයක් සඳහා ම ඇමතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගයන්හි දක්වා ඇති අනුපාත යටතේ සුරාබද්ද අයකළ යුතු සහ ගෙවිය යුතු වේ.

පනතේ 3 වන වගන්තිය යටතේ නියෝගයක් කරනු ලබන විවැනි සෑම භාණ්ඩයක් ම "සුරාබද්දට යටත් වන භාණ්ඩයක්" ලෙස හැඳින්වේ.

භාණ්ඩවල පන්තිය හෝ භාණ්ඩවල විස්තරය අනුව සුරා බදු අනුපාතය හෝ අනුපාත තීරණය කරයි.

2. ලියාපදිංචිය

ලියාපදිංචිය සඳහා වන සියළුම අයදුම්පත්, නියමිත ගාස්තුව සමග සුරාබදු අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය. (1989 අංක 13 දරණ සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ ලියාපදිංචි සෑම තැනැත්තෙකුටම සුරා බදු අධ්‍යක්ෂවරයා විසින් ලියාපදිංචි අංකයක් ලබාදෙමින් ලියාපදිංචි සහතිකයක් නිකුත් කළ යුතුය.

යම් භාණ්ඩයක් සුරාබද්දට යටත් භාණ්ඩයක් ලෙස අමාත්‍යවරයා විසින් නම් කිරීමෙන් මාස 2 ක් ඉක්මයාමෙන් පසු සුරාබදු අධ්‍යක්ෂවරයාගෙන් ලියාපදිංචිය ලබා ගැනීමෙන් තොරව කිසිදු පුද්ගලයෙකුට වම භාණ්ඩය නිෂ්පාදනය කිරීම, තොග වෙළඳාම සඳහා මිලට ගැනීම, ගබඩා කිරීම හෝ ආනයනය කිරීම නොකළ යුතුය.

3. ඉවත් කිරීමේ දැන්වීම

1. යම් සුරාබද්දට යටත් භාණ්ඩයක ඕනෑම ප්‍රමාණයක් කර්මාන්තශාලාවෙන් හෝ වය නිෂ්පාදනය කරන ලද වෙනත් ස්ථානයකින් නිෂ්පාදකයා ඉවත් කිරීමට අදහස් කරන්නේ නම් හෝ ඉවත් කරන්නේ නම්, ඔහු වම කරුණු සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ සුරා බදු අධ්‍යක්ෂ ජනරාල් විසින් නම් කරන සුරාබදු නිලධාරියෙකුට අවම වශයෙන් පැය 48 ක දැනුම්දීමක් කළ යුතුය.

2. යම් සුරා බද්දට යටත් භාණ්ඩයක් ආනයනකරුවෙකු විසින් වම භාණ්ඩයෙන් යම් ප්‍රමාණයක් රේගු ගබඩාවෙන් හෝ වම භාණ්ඩ ආනයනය කර ගබඩා කර තබන රේගු අධ්‍යක්ෂක ජනරාල් බලයලත් වෙනත් ස්ථානයකින් ඉවත් කරන්නේ නම් හෝ ඉවත් කිරීමට අදහස් කරන්නේ නම්, ඔහු වම කරුණු සුරා බදු අධ්‍යක්ෂකට හෝ සුරා බදු අධ්‍යක්ෂක ජනරාල් විසින් නම්කළ සුරාබදු නිලධාරියෙකුට අවම වශයෙන් පැය 48 ක් තුළ දැනුම්දීමක් කළ යුතුය.

4. සුරා බද්දට යටත් භාණ්ඩවල වටිනාකම

සුරා බද්දට යටත් භාණ්ඩයක් (ආනයන හැර) මත සුරා බද්ද පනවනු ලබන්නේ එහි වටිනාකම මතය.

- ගැනුම්කරු සම්බන්ධිත පුද්ගලයෙකු නොවන විටෙක, සුරා බද්දට යටත් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ලද ස්ථානයෙන් ඉවත් කර තොග වෙළඳාමේදී විකුණනු ලබන සාමාන්‍ය විකුණුම් මිල
- භාණ්ඩ විකුණනු නොලැබීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා සාමාන්‍ය මිල නිශ්චය කළනොහැකි වන විටෙක ආසන්නතම නිශ්චය කළ හැකි විකුණුම් මිල

වම භාණ්ඩවල වටිනාකම විය හැක.

5. විකුණුම් මිල ඇස්තමේන්තු කිරීමට ඇති බලය

ඔහු විසින් ගෙවිය යුතු වන සුරා බද්දට අඩු වීමට හේතුවන යම් නිෂ්පාදකයෙකු හෝ ආනයනකරුවෙකු විවෘත වෙළඳපොළ මිලට වඩා අඩු මිලකට යම් සුරා බද්දට යටත් භාණ්ඩයක් විකුණන්නේ නම්, වම භාණ්ඩය විවෘත වෙළඳපොළ වටිනාකමට විකුණු ලෙස සලකා බද්ද නැවත ගණනය කිරීමට සුරාබදු අධ්‍යක්ෂකවරයාට බලය ඇත.

6. ආනයන වල වටිනාකම

සුරා බද්ද ගණනය කිරීම සඳහා ආනයන කළ භාණ්ඩයක වටිනාකම පහත ඒවායේ එකතුව වේ.

- i. පිරිවැය, රක්ෂණ සහ නැව් ගාස්තු
- ii. බැංකු හා වෙනත් ගාස්තු සඳහා ඉහත i හි සඳහන් අගයට 10% ක්
- iii. වම භාණ්ඩය ආනයනය මත වන රේගු බදු, සෙස් බදු සහ වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බදු යන ඒවායේ එකතුවට සමාන ප්‍රමාණයක්.

7. සුරා බද්ද ගෙවීම

යම් සුරා බද්දට යටත් භාණ්ඩයක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඇතිවිට, එය කර්මාන්තශාලාවෙන් හෝ එය නිෂ්පාදනය කළ වෙනත් ස්ථානයකින් ඉවත් කළ පසු, එම භාණ්ඩ ඉවත් කිරීම සිදු වූ වර්ෂයේ සෑම කාර්තුවක් අවසන් දිනෙන් එක් කැලැන්ඩර් මාසයක් තුළ බද්ද ගෙවිය යුතුය.

යම් සුරා බද්දට යටත් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති විට, ශ්‍රී ලංකාවට ආනයනය කළ විගසම රේගු ගබඩාවෙන් හෝ එම භාණ්ඩ ගබඩා කර තිබූ වෙනත් ස්ථානයකින් ඉවත් කළ පසු, එම භාණ්ඩ ආනයනය සිදු වූ සෑම කාර්තුවකම අවසන් දිනෙන් එක් කැලැන්ඩර් මාසයක් තුළ බද්ද ගෙවිය යුතුය.

8. මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අයකර ගැනීමේ ක්‍රියා මාර්ග

යම් සුරාබද්දක් ගෙවීම පැහැරහැර ඇතිවිට, මහේස්ත්‍රාත් උසාවිය හරහා අයකරගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකිය.

**සංස්ථාපිත හා
පුද්ගලික බදුකරණය**

විෂය අංකය : 304

**2021/2022 තක්සේරු වර්ෂය සඳහා
යාවත්කාලීන කිරීම්**

ප්‍රකාශනය:

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය